



Ceylon Government Gazette

Published by Authority.

No. 5,284—FRIDAY, MAY 4, 1894.

CONTENTS.

	PAGE		PAGE		PAGE
Minutes by the Governor ...	—	Land Sales— <i>contd.</i>		Land Resumption Notices	—
Proclamations by the Governor ...	—	Northern Province ...	—	Miscellaneous Notices ...	973 & 996
Appointments by the Governor ...	951	Southern Province ...	958	Notices calling for Tenders ...	—
Government Notifications ...	953	Eastern Province ...	—	Sales of Unserviceable Articles	977
Draft Ordinances ...	—	North-Western Province ...	961	Road Committee Notices	—
Passed Ordinances ...	—	North-Central Province ...	—	Municipal Council Notices ...	978
Notices to Mariners ...	—	Province of Uva ...	962	Local Board Notices ...	—
Revenue Notices ...	955 & 993	Province of Sabaragamuwa ...	993	Testamentary Actions ...	988
Land Sales:—		Notices under the Forest Ordinance ...	—	Notices of Insolvency ...	990
Western Province ...	95	Land Acquisition Notices ...	970	Notices of Fiscals' Sales ...	991
Central Province ...	95			Unofficial Announcements ...	999

SUPPLEMENTS.

Statement of Books registered during the Quarter ended March 31, 1894.

APPOINTMENTS, &c., BY THE GOVERNOR:

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to make the following appointments with effect from 3rd May, 1894, during the absence of the Hon. C. P. LAYARD on leave, or until further orders:—

Mr. P. RAMANATHAN, C.M.G., Solicitor-General, to act as Attorney-General for the Island of Ceylon, *vice* Mr. LAYARD.

Mr. J. H. TEMPLER to act as Solicitor-General, *vice* Mr. RAMANATHAN, and while so acting to be a Visitor of the Prisons in the Western Province, a Commissioner of the Loan Board, and a Director of the Widows' and Orphans' Pension Fund.

Mr. N. E. COOKE to act as Crown Counsel for the Island, *vice* Mr. TEMPLER.

Mr. F. M. DE SARAM to act as Office Assistant to the Attorney-General, *vice* Mr. COOKE.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, April 25, 1894.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to make the following appointments, provisionally and subject to the approval of the Secretary of State, with effect from May 1, 1894 :—

Mr. G. GRENIER to be Registrar and Keeper of Records of the Supreme Court.

Mr. E. SWAN to be First Deputy Registrar of the Supreme Court.

Mr. W. J. STORK to be Second Deputy Registrar of the Supreme Court.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, May 4, 1894.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. J. G. FRASER, Acting District Judge, Badulla, to be a Visitor of the Reformatory at Haputalé.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, May 1, 1894.

REFERRING to the notice published in the *Gazette* of 27th April, 1894, it is hereby notified that Mr. H. H. CAMERON'S appointment as Acting Assistant Government Agent, &c., Trincomalee, will take effect from 19th May, and not from 9th May, 1894.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, May 1, 1894.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. F. R. ELLIS to act as Superintendent of the Convict Establishment, in addition to his own duties as Director-General of Prisons, from 1st to 15th May, 1894, during the absence of Major R. E. FIRMINER.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, May 4, 1894.

IT is hereby notified for general information that Mr. J. H. BOSTOCK has arrived in the Colony, and has taken charge of the Colombo Harbour Works.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, May 2, 1894.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. OSMOND STEWART DE COURCY O'GRADY, of Karaitivu, Kalmunai, to be a Member of the Provincial Road Committee, Eastern Province, in place of Mr. E. N. ATHERTON.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, May 2, 1894.

IT is hereby notified that the appointment of Mr. W. H. JACKSON as Forest Settlement Officer of the reserved forest known as Gilimale Forest, in the District of Ratnapura, published in the *Government Gazette* by notification under date 11th July, 1889, has been cancelled as from and after 8th January, 1894.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, May 2, 1894.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. FRANCIS ALFRED WIJEYASEKARA, of Waikkal, to be an Inquirer into Deaths for the Judicial District of Chilaw.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, May 4, 1894.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to make the following appointments :—

DON ALLIS DE SILVA RANASINHA to act as Registrar of Marriages, Births, and Deaths of Ahangama, in the District of Galle, from the 26th April to the 5th May, 1894, during the absence of the Registrar, DON TEADORIS ALWIS WIJESIRI GUNAWARDANA, on leave. His office will be at Weligamagewatta in Ahangama.

Andarawewa TIKIRI BANDĀ to act as Registrar of Marriages (Kandy and General), Births, and Deaths of Walapane Oyapalāta, in the District of Nuwara Eliya, for one month from the 1st proximo, during the absence of the Registrar, Andarawewa LOKU BANDĀ, on leave. His office will be at Ketakandurawalawwe in Ketakandura.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, April 27, 1894.

GOVERNMENT NOTIFICATIONS.

WHEREAS by the Ordinance No. 14 of 1873, intituled, "An Ordinance relating to the Annual Pilgrimage to Kataragama," it is enacted that it shall be lawful for the Governor, with the advice of the Executive Council, from time to time, by notification in the *Government Gazette*, to make orders for any of the following purposes, and to appoint officers to enforce the observance of such orders, viz. :—

(1) To restrict the number of persons who shall be allowed to proceed in such pilgrimage from the different parts of this Island, and the period of their stay at Kataragama ;

(2) To regulate the collection of people at the different starting and halting-places, and their march to and from Kataragama ;

(3) To impose such conditions and restrictions as may be necessary to promote cleanliness, and to check the breaking out and spread of infectious diseases ;

The following orders made by His Excellency the Governor, with the advice of the Executive Council, under the Ordinance aforesaid, are published for general information :—

1. The number of pilgrims for the pilgrimage of the year 1894 is restricted to 150, viz., 25 pilgrims for the Colombo band, 25 for the Kandy band, 25 for the Galle band, 25 for the Kurunégala band, 25 for the Batticaloa band, and 25 for the Badulla band.

2. No person shall take part in the pilgrimage of the year 1894 without having first obtained a ticket from the Government Agent of the Western Province for the Colombo band, or from the Government Agent of the Central Province for the Kandy band, or from the Government Agent of the Southern Province for the Galle band, or from the Government Agent of the North-Western Province for the Kurunégala band, or from the Government Agent of the Eastern Province for the Batticaloa band, or from the Government Agent for the Province of Uva for the Badulla band.

3. Every pilgrim shall show his ticket when required to do so by any officer of Police, or by any officer appointed to enforce the observance of orders under the Ordinance aforesaid.

By His Excellency's command,

Colonial Secretary's Office,
Colombo, April 13, 1894.

E. NOEL WALKER,
Colonial Secretary.

THE following rules and orders made by the Governor, with the advice of the Executive Council, under Ordinance No. 14 of 1873, entitled "An Ordinance relating to the Annual Pilgrimage to Kataragama," for the conduct of the Kataragama pilgrimage and festival, are re-published for general information.

By His Excellency's command,

Colonial Secretary's Office,
Colombo, April 13, 1894.

E. NOEL WALKER,
Colonial Secretary.

Rules.

1. For sanitary reasons the duration of the Kataragama festival and of the stay of pilgrims at Kataragama shall be, and it is hereby limited henceforward to four days, one (being the third before full moon day) for arrival, two (being the day of the full moon and the previous day) for worship, and the fourth (being that immediately following full moon day) for departure from Kataragama. Pilgrims arriving before the day first named, or staying beyond the period here prescribed, shall be guilty of an offence. The route granted by the Police authorities to the leaders of the bands shall distinctly specify the above-named periods.

3. It shall be lawful for the Police authorities or any Police Magistrate at any place on the line of march to prohibit from proceeding all persons who, by reason of disease, infirmity, weakness, advanced age, youth, want of supplies, or other sufficient cause, are considered unfit to undertake the journey, or who appear likely to fall ill and endanger the health of others ; and to require such persons to find security to ensure their obedience to the orders so given. In default of such security being found, it shall be lawful for the said Police authorities or Police Magistrate to detain such persons in custody for a period not exceeding three days.

4. In the event of cholera or other serious epidemic disease prevailing in Ceylon or Southern India about the period of the festival, it shall be lawful for the Governor, with the advice of the Executive Council, to prohibit all pilgrims from proceeding to the festival at Kataragama for that year.

5. In the event of an epidemic breaking out at Kataragama during the festival, it shall be lawful for the officers appointed to enforce the observance of orders, to declare the festival at an end, and to direct pilgrims at once to leave the village and proceed to their homes, and to prescribe the roads they have to travel.

6. The officers appointed to enforce the observance of orders shall have power on the line of march to and from Kataragama, and at Kataragama—

- (a) To appoint particular places to be exclusively used by the pilgrims for washing and bathing, for drawing water and drinking, and for natural offices;
- (b) To appoint places for the occupation of each class of pilgrims;
- (c) To prescribe routes for the journey of any body of pilgrims;
- (d) To regulate the distribution of all food given to pilgrims;
- (e) To fix separate places of abode for pilgrims who fall ill, to prohibit communication with them, and to detain them if unfit to travel.

Any person disobeying an order given by the appointed officers shall be guilty of an offence.

7. The Chief Officer of Police shall have power to require persons making the pilgrimage to join the main body of pilgrims, and pilgrims refusing or neglecting to join the main body after being so required shall be deemed guilty of an offence.

8. Any pilgrim committing a nuisance while on the march, within 100 yards of the line of march, or while halting, at any place other than that assigned for the purpose by the Police, or omitting to cover the deposit with earth or sand, shall be deemed guilty of an offence.

9. The Police are empowered and required to seize and destroy all food condemned as unwholesome on the march or in camp by the Medical Officer, or, if there be none, by the Chief Officer of Police, and any person resisting or obstructing the Police in the discharge of this or of any other duty prescribed by these rules shall be deemed guilty of an offence.

10. Any pilgrim tethering or keeping cattle in any place other than that assigned by the Police shall be deemed guilty of an offence.

11. Any person selling meat in camp in any other place than that assigned for the purpose by the officer in charge of the camp, and any person selling food condemned as unwholesome by the Medical Officer, or in his absence by the Chief Officer of Police, shall be deemed guilty of an offence.

12. Any pilgrim who shall, during the occupation of the camp, use any other place for offices of nature than that provided for the purpose by Government, or failing to cover the deposit with earth or sand, and any person who shall during the same period bathe in or enter the river above the spot appointed by the officer in charge of the camp, shall be deemed guilty of an offence.

13. Any person gambling, or being found drunk and disorderly in the camp, or in or about the adjacent jungle, shall be deemed guilty of an offence.

14. Any person suffering from an infectious or contagious disease, and not reporting the same to the Medical Officer, or in his absence to the Chief Officer of Police, and any person abetting or assisting in the concealment of such disease, shall be deemed guilty of offence.

15. All pilgrims shall take up the quarters assigned to them by the Chief Officer of Police at the halting-places and in the camp, and any pilgrim declining or neglecting to do so shall be deemed guilty of an offence.

REVENUE NOTICES.

NOTICE is hereby given that the under-mentioned Arrack Farms of the Southern Province from July 1, 1894, to June 30, 1895, will be exposed for sale at the Galle Kachcheri at 1 o'clock in the afternoon on Thursday, May 10 next:—

- 1.—Of the Talpe pattu, Galle District.
- 2.—Of Wellaboda pattu, Matara District.
- 3.—Of Giruwa pattu East, Hambantota District.
- 4.—Of Magam pattu, Hambantota District.

The highest bidder will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and if the sale is approved by His Excellency the Governor, to furnish approved security for one-half of the whole amount or cash for the amount of one-third, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Any further information can be obtained on application to the Government Agent.

Galle Kachcheri,
April 23, 1894.

R. W. LEVERS,
Acting Government Agent.

විෂි 1894 ක්වු ජුලි මස 1 වෙනි දින පටන් විෂි 1895 ක්වු ජුනි මස 30 වෙනි දින දක්වා දකුණු පළාතේ මෙහි පහත සඳහන්වන අරක්කු රේන්ද ලබන මැයි මස 10 වෙනි බ්‍රහස්පතින්දා දවල් එකට භාල්ලේ කවි වේරියේදී විකුනනට යෙදෙනවා ඇත.

- 1. භාළුසිහික්කෝ, කල්පේපත්තුව.
- 2. මාතර මැල්ලබවපත්තුව.
- 3. හම්බන්තොට පළාතේ නැගෙනහිර ගිරුවාපත්තුව.
- 4. එම මාගම්පත්තුව.

රේන්ද වැඩිගනනට ඉල්ලනට යෙදෙනවා වූ අය විසින් විකුනුවා වූ දිනදීම මුල් මුදලෙන් දහයෙන් කොටසක් මුදල්වලින් කවිවේරියට බාරදෙනටද, ගරුකර ආණ්ඩුකර උතුමානන්වහන්සේ විසින් විකිනීම සම් කරනට යෙදෙනාම මුල්මුදලෙන් දෙකෙන් කොටසක් වටිනා ඇප බදිනටත් එසේ නැත්නම් මුදල්වලින් දානෙන් පංගුවක ඇප උතුමානන්වහන්සේ විසින් මනුෂ්‍ය ඉල්ලීම ඒත්තුගත්බව දනගත් දින පටන් මාසයක් ඇතුළතදී බාරදෙනටද, ඕනෑකරණවග. මෙයින් දැනුම්දන්නා ඇත.

ඇඳුළුට බදින සෑම බස්වලටම එහි පෙනෙන ඉඩම් යවත්වෙලා නැතිබවට ඉඩම් ලියාපදිංචිකරණ රීජිස් භාරකුනගෙන් සහතිකපත්‍රයක්ද තිබෙන්නට බිනැය. මේ සහතිකපත්‍රය ගැනීමට යන ආස්තු ඇපබදින අය විසින් දරනට බිනැය.

වැඩිදුර කාරණ දැනගැනීමට ඒජන්ත උත්තාන්සේ ගෙන් ඉල්ලීමකල යුතුය.

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන ආණ්ඩුවේ ඒජන්තකුන.

විෂි 1894 ක්වු අප්‍රේල් මස 23 වෙනි දින භාල්ලේ කවිවේරියේදීය.

NOTICE is hereby given that the Government Agent of the Province of Sabaragamuwa will put up for resale by public auction, at the risk of the original purchaser, the under-mentioned Toll from May 16 to December 31, 1894, on Tuesday, May 15, 1894, at 1 P.M.:—

Toll at junction of the road from Yatiyantota to Karawanella and from Ruwanwella to Karawanella.

Reason for Resale.

Non-payment of the instalment for March, 1894.

H. WACE,
Government Agent's Office, Ratnapura, April 30, 1894.

විෂි 1894 ක්වු මැයි මස 16 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පලමු ගැණුම්කාරයාගේ අලාභවට වෙනුව සබරගමුව පළාතේ ඒජන්ත උත්තාන්සේ විසින් මැයි මස 15 වෙනි අඟහරුවාදා පස්වරු එකට ප්‍රසිඩ වෙන්දේසියේ දෙවනු විකුණනට යෙදෙනවා ඇත.

යටිසන්තොට සිට කරවනැල්ලට යන පාර සහ රුවන්වැල්ලේසිට කරවනැල්ලට යන පාරේ මත්කන් දියේ රේන්දය.

දෙවනු විකුනනට යෙදෙන කාරකයනම් 1894 මර්තු මාසේ ගෙවනට බිනැළීල යොග්‍යවූ නිසාය.

එම්. ඩබ්ලිව්,
ඒජන්ත උත්තාන්සේ.

විෂි 1894 ක්වු අප්‍රේල් මස 30 වෙනි දින රත්නපුරේ කවිවේරියේදීය.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,401, w. p. Colonial Secretary's Office, Colombo, April 23, 1894.

At noon on Tuesday, June 12, 1894, and on the following days, the Assistant Government Agent of Kalutara will put up for sale or settlement, at his Office in the Kalutara Kachcheri, the under-mentioned Crown Lands, on the terms authorized by Government.

Preliminary plan 4,240. Village—Balabotuwa.

Table with columns: Lot, Name of Land, Extent (A. R. P.), and details of land parcels.

Adikari pattu of Rayigam korale.

Upset price,—Rs. 100 per acre.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command, E. NOEL WALKER, Colonial Secretary.

විෂ 1894 ක්වු අප්‍රේල් මස 23 වෙනි No. 1,401, w. p. දින කොළඹ මහසෙනෙකාරිස්ථාන

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිම් කොටස් විෂ 1894 ක්වු ජුනි මස 12 වෙනි අගනරු

වාද දවල් සහ රැලක දවස්වලදීත් කම්කර ආණ්ඩුවේ උප ඒජන්තලන්කාන්සේ, එයින් කම්කර කම්මේරි සේදී ආණ්ඩුවේ ආඥාවල ප්‍රකාරයට විකුනනට හෝ අයිතිකාරියිනට බේරුම්කර දෙනට යෙදෙනවා ඇත.

සියයම 4,240. නිබෙන සාහස—බොල්බෙ ටුව.

Table with columns: No., Description, and Extent (අ. රු. ප.) for various land parcels.

නිබෙන සාහස—විදුගම.

U 591. හාලියා කුඹුර 2 3 30

පිහිටාතිබෙනිනේ—රයිගම්කෝරලේ අදිකාරිපත්තු වේ.

අත්කරදක මිල ගණනු රුපියල් 100යි.

මෙම ඉඩම් ගැණු වැඩිදුර කාරණා සර්වේසර්ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණු කාරණා කලුකර ආණ්ඩුවේ උපඒජන්තලන්කාන්සේ ඒකන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලය, ජ. නොඑල් වාකර, මහසෙනෙකාරිස් මහත.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,417, C. P.

Colonial Secretary's Office,
Colombo, April 24, 1894.

ON Wednesday, June 13, 1894, at 12 o'clock, noon the Assistant Government Agent for the Matale District will put up to auction, at his Office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Gangala Pallesiya division of the Matale District of the Central Province.
Preliminary plan 2,396.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
7771	Wewagalboda.	The Crown.	Kumbura	3 3 0

Upset price,—Rs. 10 an acre.

Further particulars respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,417, C. P.

වර්ෂ 1894 ක්වු අප්‍රේල් මස 24 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිස්ථානයේදී කන්දෝරුවේදීය.

මධ්‍යම දිසාවේ මාතලේ උපළුපත්කරන්නාන්සේ විසින් මෙහි සහන සඳහා වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වු ජූනි මස 13 වෙනි බදාදා දවල් 12ට මාතලේ කවි වේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යමදිසාවේ මාතලේ පලාතේ ගහල පල්ලේසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

පිහිටීම 2,396. අයිතිකම කිසිනා—ආන්ඩුව.

කො.	ඉඩම.	ගම.	අන්දම.	මහත. අ. ර. ප.
7771	වැව	ගල්බොඩ	කුඹුර	3 3 0

අක්කරයක් රුපියල් 10යේ සිට විකුණනට පටන්ගනුලැබේ.

මෙම ඉඩම ගැන වැඩිදුරු කාරණ සර්වේයර්ජනරාල් උත්තාන්සේගෙන්ද, විකිණීමේ දකුණේදී සහ මාතලේ උපළුපත්කරන්නාන්සේගෙන්ද දැනගනට පුළුවන්වේ.

ආණ්ඩුකාර උතුමාන්වහන්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,
මහසෙනෙකාරිස් වමිහ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 875, s. p.

Colonial Secretary's Office,
Colombo, April 19, 1894.

ON Friday, June 1, 1894, at 12 o'clock noon, and the following days, the Assistant Government Agent for the Hambantota District will put up to auction, at his Office at Tangalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-two allotments of land situated in the West and East Giruwa pattu and Magam pattu Divisions of the Hambantota District of the Southern Province.

Preliminary plan 4,001.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	
10013	Ambala	Agampodige Sedirishami	The Crown	Chena	3 2 3	
Preliminary plan 3,999.						
10011	Mahaheella	Don Allis de Silva Wige-siriwardana, Vidane-arachchi	The Crown	Citronella	5 3 20	
Preliminary plan 3,800.						
9337	Walawe	Don Bastian Siriwardana	The Crown	Jungle	5 2 12	
9338	Do.	Don Kiristian Sabapati	do.	do.	4 2 13	
Preliminary plan 3,837.						
9464	Tavaluvila	Pattiyapala Kalubadanige	The Crown	Low jungle	2 0 15	
9465	Do.	Kristian	do.	do.	0 0 26	
Preliminary plan 4,012.						
10144	Do.	Paranamanage Lewishami, of Ekessa	The Crown	Jungle	3 1 23	
Preliminary plan 4,025.						
A 422	Horewela	Hewapasgodage	Wattuwa Hewapasgodage Wattuwa	Garden	3 3 3	
Preliminary plan 3,539.						
8491	Walasmulla	Morambage Amaris	The Crown	Low jungle	2 1 35	
Preliminary plan 3,121.						
6969	Do.	The Crown	The Crown	Garden	2 0 16	
6970	Do.	do.	do.	do.	1 0 34	
6972	Do.	D. J. A. Samaranayaka, Vidane-arachchi, and another	do.	Chena	7 1 38	
Preliminary plan 2,781.						
5519	Hitinamaluwa	W. E. Dingi Baba	The Crown	Jungle	22 2 2	
Preliminary plan 3,475.						
		Original Purchaser.	Name of Claimant.			
8298	Walasmulla	Galapatti Arachchige Don	The Crown	—	0 0 8	
8299		Peneris				
8314		do.	do.	—	0 1 6-30	
8315		do.	do.			
8316	Do.	Don Carolis Gunasekara	do.	—	0 0 4	
8300		Wellappuly, Vidane-arachchi	do.			
8194	Do.	Lokuganhewage Konnehami	do.	—	0 0 0-93	
8195						
8284						
8285						
8302						
8303						
8305						
8306		Do.	Gunasekara Siman Arachchige Dissanhami	do.	—	0 0 17-23
8308						
8309						
8310						
8311						
8313						

Preliminary plan 3,486.

	Name of Applicant.	Name of Claimant.	
8362	Dedduwawala	P. Andris	The Crown
8363			
8364			
8365			
8366	Do.	M. Denishami and another	The Crown
8367			
8368			

1	3	12
1	0	6
1	0	31
0	1	31
2	0	25
0	1	38
0	2	20

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 351.					
E 48	Etpitiya	—	Ruwanmunige Andris and others	Jungle	37 1 13
2642	Kirama	—	The Crown	Garden	3 0 0
2643	Do.	—	do.	Jungle	2 2 11
2645	Do.	—	Lewana Markar Kasi Lebbe	Garden	12 2 14
2646	Do.	—	C. A. Weerasinghe	Jungle	7 3 36
2649	Radaniyara	—	Weketiyaige Andris and others	Jungle, part plant- ed with plantain	7 3 16
2654	Walasmulla	W. B. Ratnayaka*	The Crown	Jungle and garden	31 0 0
2656	Do.	—	Kudaketiyaapege Dines	Garden	3 3 17
2660	Do.	D. A. A. Jayawardana	The Crown	Jungle	15 0 25

NOTE.—Any persons considering they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 875, S. P.

වමී 1894 ක්වු අප්‍රේල් මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙකාරාජ්‍යාචාර්යාන්ගේ කැණගොරුවේදී.

දකුණු දිසාවේ හම්බන්තොට උපජිවනඋන්‍යාන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන, ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1894 ක්වු ජුනි මස 1 වෙනි දිනවූ සිකුරුදා සහ ඊළඟ දවස්වලදී දවැලට තත්වල්ලේ කවිවේදියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ නැගෙනහිර සහ බස්නාහර ගිරුවාපත්තුවල සහ මාගම්කෝතුමේද කොට්ඨාසවල පිහිටා තිබෙන බිම්කැබලි 52ක්.

සිතියම 4,001.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම	මහත. අ. රු. ප.	
10013	අම්බල	අගම්පොඩියේ සේදිස්නාමි	රජසන්තක	ඉහත	3 2 3	
10011	මහභිල්ල	දො. අල්ලිස් ද සිල්වා විජේසිරි වහින විදුනආරච්චි	රජසන්තක	පැහිරි	5 3 20	
9337	වලමේ	දො. බස්නියන් සිරිවහින	රජසන්තක	බැඳ්ද	5 2 12	
9338	එම	දො. ක්‍රිස්නියන් සබාපති රත්ගෝනි	රජසන්තක	එම	4 2 13	
9464	තුවාවෙවිල	පව්වියාපල කළුබදනගේ ක්‍රිස්නියන්	රජසන්තක	ආසිබැඳ්ද	2 0 15	
9465	එම	එම	එම	එම	0 0 26	
10144	එම	ඇත්කුස්සේපරනමගගේ එවිස්නාමි	රජසන්තක	බැඳ්ද	3 1 23	
A 422	හොරේවෙල	සේවාපස්ගොඩගේ වත්තුවා	සේවාපස්ගොඩගේ වත්තුවා	වත්ත	3 3 3	
8491	වලස්මුල්ල	මොරම්බගේ අමාරිස්	රජසන්තක	කුඩාබැඳ්ද	2 1 35	
6569	එම	රජසන්තක	රජසන්තක	වත්ත	2 0 16	
6970	එම	එම	එම	එම	1 0 34	
6972	එම	ඩී. ජේ. ඒ. සමරනායක විදුන ආරච්චි සහ තව කෙනෙක්	එම	ගේන	7 1 38	
5519	හිටනමඑව	ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්.	රජසන්තක	බැඳ්ද	22 2 2	
8298	වලස්මුල්ල	මුල්ගැනුම්කාරයා.	අයිතිකම්කියන්නා.	—	0 0 8	
8299		ගල්පත්තිආරච්චිගේ දේව පෙරේරාස්	රජසන්තක	—	0 0 8	
8314		එම	එම	එම	එම	0 1 6-30
8315		එම	එම	එම	එම	0 1 6-30
8316	එම	එම	එම	එම	0 1 6-30	

කො.	ගම.	මුල්ගැනුම්කාරයා.	අයිතිකම කියන්නා.	අන්දම	මහත. අ. රු. ප.
8300	වලස්මුල්ල	දේන් සරෝලිස් ඉනසේකර	වෙල්ලප්පුලි විදුනආරච්චි එම	—	0 0 4
8194	එම	ලොකුගත්තේවාගේ කොත්තේහාමි එම		—	0 0 93
8195					
8284					
8285					
8302					
8303					
8305					
8306	එම	ඉනසේකර සිමන්ආරච්චිගේ දිස්නහාමි		—	0 0 17.23
8308					
8309					
8310					
8311					
8313					

සිතියම 3,486.

ඉල්ලුම්කාරයා. අයිතිකම කියන්නා.

8362	දෙද්දුවාවෙල	පී. අන්දිස්	රාජසන්තක	වතු	1 3 12
8363					1 0 6
8364					1 0 31
8365					0 1 31
8366					2 0 25
8367					0 1 38
8368					0 2 20

සිතියම 351.

E 48	ඇත්පිටිය	—	රුවන්මුනිගේ අන්දිස් සහ තවත්	බැඳ්ද	37 1 13
2642	කිරම	එම	රාජසන්තක	වත්ත	3 0 0
2643					2 2 11
2645					—
2646	එම	—	ලේවන මරික් කාර් කාන් ලෙබ්බේ.	වත්ත	12 2 14
2649					රදනිආර
2654	වලස්මුල්ල	එම	ඩබ්ලිව්. බී. රත්නාසක	රාජසන්තක	බැඳ්ද සහ වතු 31 0 0
2656					—
2660	එම	—	සී. ඒ. ජයවර්ධන	රාජසන්තක	බැඳ්ද 15 0 25

මෙම ඉඩම්වලට උරුමයක් නිබන්ධනය කිරීම සඳහා කල්පනාකරණ උදව්ව විසින් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සාක්ෂි විකිනීම දැවසෙදි උපද්චිතයන්ගෙන් ඉදිරියේ පෙනවන සිටින්නන්ට මිනිසුන්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්ගේ උපද්චිතයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන ගම්බිත්තොට උපද්චිතයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුරුතෙත්තේගේ ආඥාවලෙස,
ඊ. නොඑල් වාකර්,
මහසෙක්කාරියේ වම්ස.

No. 1,091, N.-W. P. වෂී 1894 ක්වු අප්‍රේල් මස 28 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස් උත්තාන්සේගේ කන්දෝරුවේදීය.

වසඹ දිසාවේ හලාවත දිස්ත්‍රික්කවේ උපළුපත්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ වුව සන්තක ඉඩම් ආණවුවේ නියෝගවල ප්‍රකාරයට වෂී 1894 ක්වු ජුනි මස 25 වෙනි දිනවු සඳුදා දවල් 12 හලාවත කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ හලාවත පලාතේ පිරිහල්කෝරලේ උතුරු කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබෙලි විසි හතරකය.

සිතියම 1,533.

ඉල්ලුම්කාරයා—උපළුපත්ත උත්තාන්සේ.

නො.	ගම.	අන්දම.	අ. රු. ප.
8013	පහලපළුපත්ත	මුකලාන	3 3 22
8014	එම	එම	5 2 5
8015	එම	එම	7 3 0
8016	එම	එම	10 2 29
8017	එම	එම	8 3 8
8018	බෝඹිවිල	එම	5 2 18
8019	එම	එම	15 2 25
8020	එම	එම	38 3 31
8021	එම	එම	36 0 14

නො.	ගම.	අන්දම.	අ. රු. ප.
8023	පහලපළුපත්ත	මුකලාන	1 0 36
8025	ඉහලපළුපත්ත	එම	36 0 11
8027	බෝඹිවිල	එම	16 2 36
8029	ඉහලපළුපත්ත	කැලාව	9 2 36
8030	එම	වත්ත	4 0 17
8031	එම	මුකලාන	6 1 20
8032	එම	එම	7 3 0
8033	ඉල්ලුම්කාරයා—මනුවෙල් පිරිස්.	මුකලාන	10 1 22
8035	ඉල්ලුම්කාරයා—උපළුපත්ත උත්තාන්සේ.	මුකලාන	9 1 25
8036	එම	එම	2 0 0
8037	එම	වත්ත	9 3 21
8044	බෝඹිවිල සහ එලිවිටිය	මුකලාන	27 0 15
8048	එලිවිටිය	එම	28 1 33
8027½	බෝඹිවිල	එම	7 3 17
8044½	එම	එම	10 3 5

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර් ජන රාජ උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණ හලාවත ආණවුවේ උපළුපත්ත උත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණවුකාර උතුමානිත්තවගන්සේගේ ආඥාවලෙයි,
ජ. නොඑල් වාකර්,
මහසෙනෙකාරිස් වම්ස.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 162, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 23, 1894.

ON Tuesday, June 26, 1894, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Badulla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Buttala division of the Badulla District of the Province of Uva.

Preliminary plan 426.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
1523.	Muppene	Kirindiwelgoda Mukalana	The Crown	Low jungle	9 2 32
1525	Kawdava	Divulegoda Mukalana	do.	Forest.	28 1 30

Upset price,—Rs. 10 per acre.

NOTE.—Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 162, P. OF U.

වස 1894 ක්වු අප්‍රේල් මස 23 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාට්ටු නිකායේගේ කන්තෝරුවේදිය.

ඉව දියාමේ ආණ්ඩුවේ මහජනතලානාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1894 ක්වු ජූනි මස 26 වෙනි දිනවූ අඟරුවාද දවල් 12ට බදු එ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ඉව දියාමේ බදුල්ල පලාතේ බුත්තල කොට්ඨාසයේ පිහිටාතිබෙන විමකැබෙලි දෙකක්.

සිතියම 426. අයිතියකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩම.	අන්දම.	මහත.
			අ. රු. ප.	අ. රු. ප.
1523	මුස්සවේ	නිරිදිවැල්ලගොඩ මුකලාන	කනත්ත	9 2 32
1525	කවිචාව	දිවුල්ලගොඩ මුකලාන	කැලේ	28 1 30

අක්කරයක් රුපියල් 10යේ පටන් විකුණනට යෙදෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාල් උන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා බදුල්ලේ ආණ්ඩුවේ ජනතලානාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඊ. නොඑල් වාකර්,
මහසෙනෙවරියාට්ටු වමික.

No. 163, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 24, 1894.

ON Tuesday, June 19, 1894, at noon, the Government Agent for the Province of Uva will put up to sale and settlement, at his Office in Badulla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and forty-two allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 119. Village—Dikwella.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
M 9	Asweddumakumbura	L. I. M. Punchirala Banda	Paddy field and wanata	1	2 11
328	Kalawelaella	The Crown	Scrub and patana	0	2 34
N 9	Asweddumahena	L. I. M. Punchirala Banda	Chena	1	1 24
P 9.	Henayagearawa	Galapitiyagedara Werapulliya	Paddy field	0	3 5
Q 9.	Do.	do.	Chena	0	2 23
330	Ilapotepatana or Badullagaha-henapatana and Ilapotahelapatana and Galkandapatana	The Crown	Patana	84	1 8
T 9	Walawwawatta	L. I. M. Punchirala Banda	Chena and scrub	7	0 38
U 9	Do.	do.	Garden and houses	4	3 33
V 9	Do.	do.	Garden and temple	0	0 33
W 9	Kendagahawatta	Kendagahawatta Ranhami	Chena	0	1 29
X 9	Dehigahawatta	Dehigahawatta Appuhami	Garden and house	0	2 28
Y 9	Do.	Kendagahawatta Ukku Banda	Waste	0	0 9
Z 9	Kendagahawatta	Kendagahawatta Ranhami	House and garden	0	1 24
A 10	Do.	Gurendawatta Ukku Banda	Chena	0	0 33
B 10	Do.	Kendagahawatta Appuhami and Kendagahawatta Ranhami	House and garden	0	1 24
C 10	Medawatta	Kendagahawatta James Appu	do.	0	2 8
D 10	Do.	Kodiyan Arawe Kalumenika	Garden	0	1 35
E 10	Polgahawatta	Polgahawatta Punchirala	Garden and house	0	1 34
F 10	Pihillegedarawatta	Antalawe Dineshami	Chena	1	1 22
G 10	Kiriagahapitiya	Thepanis Appu, resthouse appu, Badulla	Coffee, chena, small house, and patana	6	3 29
H 10	Dangaha-arawa	Kendagahawatta Ranhami	Paddy field	0	3 35
I 10	Do.	Widow of Don Andiris Wickramasingha, late Division Officer	do.	0	3 18
J 10	Do.	Kendagahawatta Ukku Banda	do.	0	1 6
K 10	Do.	Bakmigolla Kiriwanta	do.	0	1 22
L 10	Do.	Kendagahawatta Ranhami	do.	0	2 5
M 10	Dehigahawattakumbura	Dehigahawatta Punchirala	do.	1	3 20
N 10	Dehigahawatta	Pallewatta Kiriwanta	Abandoned garden and Jungle	1	3 32
O 10	Bogahawatta	Kendagahawatta Ranhami	—	0	3 14

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
P 10	Pahalagedarawatta	Pahalagedara Punchirala	Garden and house	1	1	38
Q 10	Batalawatta	Getambe Appu Sinno	Garden	0	2	27
R 10	Wewa-arawa	Kendagahawatta James Appu	Chena	0	2	24
S 10	Do.	Kendagahawatta Ukku Banda	Paddy field	0	1	32
T 10	Kumburekotuwa	Kendagahawatta James Appu	Garden	0	0	24
U 10	Wewa-arawewatta	Wela Arawegedara Dingiri Menika	Garden and boutique	0	1	9
V 10	Ponnakumbura	Lankatileka Jayasundara Mudiyan-selage Punchirala Banda	Paddy field	2	3	8
W 10	Egodagedarawatta	do.	Chena	0	2	3
X 10	Do.	do.	Old garden	1	1	6
Y 10	Medagedarawatta	Kodiyan Arawe Siyatu	Garden	0	2	6
Z 10	Galawatta	Kodiyan Arawe Sudukana	do.	0	1	15
A 11	Bobatuwa or Alutgedarawatta	Alutgedara Dines Hamy	House and garden	1	0	34
B 11	Kodiyanarawewatta or Egoda-gedarawatta	Kodiyan Arawe Siatu	do.	0	0	36
C 11	Do.	Kodiyan Arawe Henderick	do.	0	1	23
D 11	Uluhadehena	Polgahawatta Punchirala	Chena	1	1	32
E 11	Ambagahakumbura	Kodiyan Arawe Siyatu	Paddy field	1	0	28
F 11	Egodawatta	Alutgedara Siyatu	Jungle, waste, and areca-nut	0	1	16
G 11	Dimbulgahawatta	Ambagoda Kankanamege Appu Sinno	Garden and chena	1	2	2
H 11	Hapugaspatana	Kodiyan Arawe Siyatu	Patana and scrub	2	3	24
I 11	Do.	Kodiyan Arawe Henderick	Patana	0	3	35
J 11	Korandagshakotuwa	Kodiyan Arawe Siyatu and Henderick	Lantana jungle	1	2	28
K 11	Kotagahawatta	L. I. M. Punchirala	Chena	7	2	27
L 11	Medahenakanda	Kendagahawatta Appuhamy	Patana	0	3	6
M 11	Medahena	Kendagahawatta Ukku Banda and heirs of Alutgedara Punci Menika	do.	3	1	1
N 11	Udakela	Kendagahawatta Ukku Banda	Chena and hut	2	0	13
O 11	Uda-arawekumbura	Ullukkewatta Appuhamy Kankani	Paddy field and wanata	0	2	20
P 11	Do.	Kodiyan Arawe Siyatu	Paddy field	0	2	6
331	Ritigahalanda	The Crown	Lantana	1	2	19
Q 11	Ganawatta	Getambe Appusinno	Chena and small house	0	3	6
332	Ritigahalanda	The Crown	Patana scrub	6	3	33
R 11	Dehigahawattahena	Dehigahawatta Punchirala	Chena	0	3	34
S 11	Dehigahahena	Kadegamuwa Dingiri Menika	do.	0	1	24
T 11	Bakmigollehena	Bakmigolle Kiriwanta	do.	1	0	28
U 11	Dehigahawattahena	Werapullege Don Johannes Appuhamy	Patana and scrub	3	0	10
Village—Dikwella and Watugedera.						
V 11	Egodahawatta	Egodahawatta Punchirala	House, garden, and scrub	3	0	36
Village—Dikwella.						
W 11	—	—	—	0	0	34
X 11	Wattegedarawatta	D. A. Jacobs	Coffee garden and house	0	3	38
Y 11	Do.	Dikwella Haramanis Appu	Patana and jungle	0	2	38
Z 11	Do.	Wattegedara Siyatu	House and garden	2	0	33
A 12	Pallearawa	do.	Paddy field and wanata	0	1	19
B 12	Udakele	Ambagodakankanange Appu Sinno	Patana	1	2	26
C 12	Nakalanda	Wattegedara Siyatu	Chena	1	1	29
D 12	Medawattehena	Wattegedara Siyatu and Wattagedara Mudalihami	do.	5	0	24
E 12	Wattegedara-arawa	Wattagedara Siyatu	Paddy field	0	2	25
F 12	Kukurumankotuwa	Deneshami Bas Antalawa	Chena	0	1	38
G 12	Lekanarawehena	Embillaweltenna Wannaku	do.	1	1	27
H 12	Galkotuwehena and Bogahawattahena	Lankatilaka Jayasundera Mudiyan-selage Punchirala Banda	Patanas, but called chenas	49	2	1
I 12	Bogahawattahena	Badalarawe Ranmenika and five children	Chena	10	2	30
Village—Watugedara.						
J 12	Hinguruwelkotuwa	Ulukewatta Appuhami, Kachcheri Kankani	House and garden	1	1	25
K 12	Mageakotahena	Embillaweltenna Wannaku	Chena	1	0	34
L 12	Do.	Ulukewatte Appuhami, Kachcheri Kankani	Chena and patana	1	1	25
M 12	Patanaawatta	Bakmigollakammala Punci Naide	House and garden	1	2	10
N 12	Pallegederawatta	Bakmigolla Ungurala	Jungle	0	1	35
O 12	Epitawatta	Nu Levvai	do.	0	1	16
P 12	Embilleweltennawatta	Embillaweltenna Wannaku	House and garden	0	2	28
Q 12	Bakmigollewatta	Bakmigolla Kiriwante	Garden, house, and chena large	7	1	4
R 12	Uda-arawekumbura	Pallegedara Kiriwante	Paddy field and wanata	2	0	33
333	Magiakotapatana	The Crown	Patana	9	1	7
334	Magiakota	do.	Old jungle and scrub and little patana	5	0	0
335	—	—	Patana	10	1	5
S 12	Balagollearawa	Nugatalawe Karo Appu	Paddy field	1	0	19
T 12	Attanayagewatta	Mira Mohideen	Coffee and house	2	3	14
U 12	Udahenawatta	Nugatalawe Karo	Garden	1	0	16

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
V 12	Sannasiwatta	Kodigamuwe Dingiri Menika	Garden and house	1	3 30
W 12	Gaiwela watta	Elio Tampo of Badulla	Garden	0	1 6
X 12	Pallearawewatta	Kahagala Kuma	Garden and house	9	1 20
Y 12	Dimbullewatta	Kammaligedera Punchi Naide	Garden	1	2 2
Z 12	Badalarawehena	Badalarawe Kiriwante	Chena	2	1 20
A 13	Embillaweltennehena	Badalarawe Siyatu	do.	0	3 30
B 13	Badalarawe	Badalarawe Kiriwante and Kiri Banda	Garden, fruit trees	4	0 28
C 13	Badalarawekumbura	Badalarawe Ran Menika and 5 children	Paddy field	2	1 13
D 13	Badalarawewatta	Badalarawe Siyatu	Old garden	3	2 29
E 13	Kiwulahena	Badalarawe Ran Menika and 5 children	Chena 5 years old	10	1 20
F 13	Balagalla-arawa	Badalarawe Louis Appuhamy	Chena and garden	0	2 13
Village—Watugedara.					
G 13	Ambalama or Kadegamuwa-watta	Karpen Chetty	Coffee estate	4	0 31
H 13	Ambalama	The public	Ambalama	0	0 7
I 13	Udagedarahena	The widow of Don Andris Wickremasinghe, late Division Officer	Patana and chena	3	2 26
J 13	Hunuketekapallewatta	Kana Runa Palaniappa Chetty	Coffee garden	1	0 0
K 13	Hunuketekumbura	Atalagahagedara Kiriwante	Paddy field and little jungle	1	2 11
L 13	Pallabadalakumbura	Atalagahagedara Suduhami	Paddy field	1	0 0
M 13	Badaweltota-arawa	—	do.	0	3 23
336	—	The Crown	Chena	2	0 15
337	Hunuketakapalla	do.	Patana	26	0 0
N 13	Do.	Dikwella Arachchi and others	Patana and scrub	7	0 8
338	Nayagodapatana	The Crown	Patana	6	2 0
O 13½	Antatalawewatta	Widow of D. A. Wickremesinghe, Division Officer	Garden	0	0 28
Y 13	Nayehena	Dikwella Appuhami Arachchi	Chena	4	0 18
A 14	Bokolomahena	Siyatu, late korala of Dikwella, and Appuhami, arachchi of Dikwella	do.	1	2 28
B 14	Galkotuwegedarahena	Galkotuwegedara Ungurala	Jungle	1	2 21
C 14	Kirigahawattahena	Nahawila Benyappu	Chena and plantains	3	2 34
D 14	Yakadahena	Fonseka	Jungle	1	1 30
E 14	Nugagahalangawatta	Ibrahim Tuwan (Malay)	Chena	0	2 13
Village—Dikwella.					
339.	Bugalow, Public Works Department	The Crown	House and ground, also police powder magazine not separated	4	1 25
G 14	Gonilla-aswanata	Alakuwagedara Kiriwante	Wanata	0	1 16
340	Bungalow, Public Works Department	The Crown	Jungle	3	0 20
H 14	Bogahaella	Galketiyagedara Kiriwante	Coffee	0	1 3
H 14½	Alutalanawatta	Mr. D. S. Tissera and brothers	do.	0	0 35
I 14	Bogahaella	D. Johana Hamine	Coffee and fruit trees	0	0 30
J 14	Dehiatta-arawawanata	Dehiattegedara Johana Hamine and A. K. M. Kalawoodin	Fruit trees, coffee, and house with 4 rooms	0	1 4
K 14	Dehiattearawawanata	Medapitagedera Mutu Menika	Wanata	0	0 7
L 14	Ambagaha-arawewatta	Medapitagedera Kiri Menika	Boutique and ground	0	0 39
M 14	Boutique	Halielegedera Banda	Boutique	0	0 16
N 14	Halielegamiele	Haliele Lekama and Siyatu	Paddy field	5	1 38
330½	—	The Crown	—	2	1 29
G 10½	—	do.	—	2	2 8
332½	—	do.	—	1	0 28
R 11½	—	do.	—	1	0 13
U 11½	—	do.	—	0	3 22
V 11½	—	do.	—	0	1 13
Village—Mutugedera.					
Q 12½	—	The Crown	—	0	3 13
Village—Watugedera.					
333½	—	The Crown	—	1	0 15
333¼	—	do.	—	1	3 26
337½	—	do.	—	0	2 14
Village—Dikwella.					
340½	—	The Crown	—	0	1 3

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

(3*)

No. 163, P. OF U.

වර්ෂ 1894 ක්වූ අප්‍රේල් මස 24 වෙනි දින කොළඹ මහජනකොමන්ඩර් උන්කාන්සේගේ කන්තෝරුවේදී.

ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ ජූනි මස 19 වෙනි දින දවාලට බදුල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ඉංග්‍රීසි බදුල්ලපලාගේ සවිකිදකොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 142. සිතියම 119. ගඹ—දික්වැල්ල.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. ර. ප.
M 9	අස්වැද්දුමේ කුඹුර	පුන්විරල බන්ධා	කුඹුර සහ අක්කන	1 2 11
328	කලවෙල් ඇල්ලි	ආණ්ඩුව	කනත්ත සහ පහන	0 2 34
N 9	අස්වැද්දුමේ හේන	ඇල්. අයි. ඇම්. පුංචිරල බන්ධා	හේන	1 1 24
P 9	හේනසාගේ අරුව	ගලපිටියේගේගෙදර විරපුල්ලියා	කුඹුර	0 3 5
Q 9	එම	එම	හේන	0 2 23
330	ඉලපොතන නොහොත් බදුල්ල ගහ හේගේ පහන සහ ගල් බැදි පහන	ආණ්ඩුව	පහන	84 1 8
T 9	වලවුමේ වත්ත	ඇල්. අයි. ඇම්. පුංචිරල බන්ධා	හේන සහ කනත්ත	7 0 38
U 9	එම	එම	වත්ත සහ ගෙවල්	4 3 33
V 9	එම	එම	වත්ත සහ දේවාලේ	0 0 33
W 9	කැන්දගහවත්ත	කැන්දගහවත්තේ රංහාමි	හේන	0 1 29
X 9	දෙහිගහවත්ත	දෙහිගහවත්තේ අප්පුහාමි	වත්ත සහ හේ	0 2 28
Y 9	එම	කැන්දගහවත්තේ උක්කුබන්ධා	මුඩුබිම	0 0 9
Z 9	කැන්දගහවත්ත	කැන්දගහවත්තේ රංහාමි	හේ සහ වත්ත	0 1 24
A 10	එම	ගුරුන්දවත්තේ උක්කුබන්ධා	හේන	0 0 33
B 10	එම	කැන්දගහවත්තේ අප්පුහාමි	හේ සහ වත්ත	0 1 24
C 10	මැදවත්ත	එම ජේමිස්අප්පු	එම	0 2 8
E 10	පොල්ගහවත්ත	පොල්ගහවත්තේ පුංචිරල	එම	0 1 34
F 10	පිහිල්ලේගෙදර වත්ත	අත්තලාවේ දිනේස්හාමි	හේන	1 1 22
G 10	කිරිගහපිටිය	තෙටානිස්අප්පු රෙස්විහවුස් කිපර්	කෝපි, හේන, හේ සහ පහන	6 3 29
H 10	දන්ගහඅරුව	හිදගහවත්තේ රංහාමි	කුඹුර	0 3 35
I 10	එම	තැපිහිඟ දෙත් ගෙන්දික් වික්‍රම සිංහ කොට්ටාසේ මුලාදුනියා හේ වැන්දුම්	එම	0 3 18
J 10	එම	කැන්දගහවත්තේ උක්කුබන්ධා	එම	0 1 6
K 10	එම	බිකිනියොල්ලේ කිරිවත්තේ	එම	0 1 22
L 10	එම	කැන්දගහවත්තේ රංහාමි	එම	0 2 5
M 10	දෙහිගහවත්තේ කුඹුර	දෙහිගහවත්තේ පුංචිරල	එම	1 3 20
N 10	දෙහිගහවත්ත	පල්ලේවත්තේ කිරිවත්තේ	අත්තැරි වත්ත	1 3 32
O 10	බෝගහවත්ත	කැන්දගහවත්තේ රංහාමි	—	0 3 14
P 10	පහලගෙදර වත්ත	පහලගෙදර පුංචිරල	වත්ත සහ හේ	1 1 38
Q 10	බතල වත්ත	ගැටමේ අප්පුසිංකෝ	වත්ත	0 2 27
R 10	වැවඅරුව	කැඳගහවත්තේ ජේමිස්අප්පු	හේන	0 2 24
S 10	එම	එම උක්කුබන්ධා	කුඹුර	0 1 32
T 10	කුඹුරේකොටුව	එම ජේමිස්අප්පු	වත්ත	0 0 24
U 10	වැවඅරුවේ වත්ත	වෙලුඅරුවේගෙදර සිංහිරි මැනිකා	වත්ත සහ කබේ	0 1 9
V 10	පොත්තේකුඹුර	ඇල්. ජේ. මුපුංචිරලබන්ධා	කුඹුර	2 3 8
W 10	එගොඩගෙදරවත්ත	එම	හේන	0 2 3
X 10	එම	එම	පරත වත්ත	1 1 6
Y 10	මැදගෙදරවත්ත	කොඩියන් අරුවේ සියාතු	වත්ත	0 2 6
Z 10	ගලවත්ත	එම සුදුකුමා	එම	0 1 15
A 11	බෝගමුව නොහොත් අළුත්ගෙදර වත්ත	අළුත්ගෙදර දිනේස්හාමි	වත්ත සහ හේ	1 0 34
B 11	කොඩියන්අරුවේ වත්ත නොහොත් එගොඩගෙදර වත්ත	කොඩියන්අරුවේ සියාතු	එම	0 0 36
C 11	එගොඩගෙදර වත්ත	එම ගෙන්දික්	එම	0 1 23
D 11	උළුගෙදරහේන	පොල්ගහවත්තේ පුංචිරල	එම	1 1 32
E 11	අඹගහකුඹුර	කොඩියන්අරුවේ සියාතු	කුඹුර	1 0 28
F 11	එගොඩවත්ත	අළුත්ගෙදර සියාතු	මුඩුකැලේසහ පුවක්	0 1 16
G 11	දිඹුල්ලගහවත්ත	අමුගොඩකොනමගේ අප්පුසි සිංකෝ	වත්ත සහ හේන	1 2 2
H 11	හපුගස්පහන	කොඩියන්අරුවේ සියාතු	පහන සහ කනත්ත	2 3 24
I 11	එම	එම ගෙන්දික්	පහන	0 3 35
J 11	කරදගහකොටුව	එම සියාතු සහ ගෙන්දික්	උන්තානාඅකුල	1 2 28
K 11	කොටගහගවත්ත	ඇල්. අයි. ඇම්. පුංචිරල	හේන	7 2 27
L 11	මැදහේනකන්ද	කැන්දගහවත්තේ අප්පුහාමි	පහන	0 3 6
M 11	මැදහේන	කැන්දගහවත්තේ උක්කුබන්ධා සහ අළුත්ගෙදර පුංචිමැනිකාගේ උරුමක්කාරයෝ	එම	3 1 1

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීයත්තා.	අන්දම.	මහන. අ. රු. ප.
N 11	උඩගෙල	කැණිදහවත්තේ උක්කුබංඩා	හේන සහ පැල	2 0 13
O 11	උඩාරවේකුඹුර	උඵකේවත්තේ අප්පුහාමි		
P 11	එම	කංකානි	කුඹුර සහ වතාන	0 2 20
331	රිච්ගෙලන්ද	කොඩිය-අරවේ සියාතු	කුඹුර	0 2 26
Q 11	ගණවත්ත	ආණ්ඩුව	හිඟුරු	1 2 19
		ගැටමේ අප්පුසිඤ්ඤා	හේන සහ ගේ	0 3 6
		ගම—දික්වැල්ල.		
332	රිච්ගෙලන්ද	ආණ්ඩුව	කනතු පතන	6 3 33
R 11	දෙහිගහවත්තේ හේන	දෙහිගහවත්තේ පුංචිරුල	හේන	0 3 34
S 11	දෙහිගහහේන	කභිගමුවේ සිංහිරිමැනිකා	එම	0 1 24
T 11	බිකිනිගොල්ලේ හේන	බිකිනිගොල්ලේ කිරිවත්තේ	එම	1 0 28
V 11	එගොඩගහවත්ත	ගම—දික්වැල්ල සහ වතුගෙදර. එගොඩගහවත්තේ පුංචිරුල	ගෙදර, වතන සහ කනත්ත	3 0 36
		ගම—දික්වැල්ල.		
W 11	—	—	—	0 0 34
X 11	වත්තේගෙදරවත්ත	සී. එ. පේකෝඞ්ඞ	කෝපිවත්ත සහ ගේ	0 3 38
Y 11	එම	දික්වැල්ලේ හරමානිස්අප්පු	පතන සහ කැලේ	0 2 38
Z 11	එම	වත්තේගෙදර සියාතු	ගේ සහ වත්ත	2 0 33
A 12	පල්ලේඅරව	එම	කුඹුර සහ වත්ත	0 1 19
B 12	උඩකැලේ	අඹිගොඩ කංකානත්තේ අප්පු		
		සිංඤ්ඤා	පතන	1 2 26
C 12	හකාරංලඤ	වත්තේගෙදර සියාතු	හේන	1 1 29
D 12	මැදවත්තේ හේන	එම සහ මුදලිහාමි	එම	5 0 24
E 12	වත්තේගෙදර අරව	වත්තේගෙදර සියාතු	කුඹුර	0 2 25
F 12	කුඹුරුමං කොටුව	අංකලාවේ දිනෙස්හාමි බස්	හේන	0 1 38
G 12	ලේකන්අරවේ හේන	ඇඹිල්ලවැල්කැන්නේ වත්තකු	එම	1 1 27
H 12	ගල්කොටුවේ හේන සහ බෝගහවත්තේ හේන	ලංකාතිලක පස්සන්දර මුදියන්සේ ලාගේ පුංචිරුල බන්ඩා	පතන නුමුත් හේන් කියති	49 2 1
I 12	බෝගහවත්තේ හේන	බඩල්අරවේ රත්මැනිකා සහ දරුපස්දෙනා	හේන	10 2 30
		ගම—වතුගෙදර.		
J 12	හිඟුරුවැල් කොටුව	උලකේවක අප්පුහාමි කච්චේ	ගේ සහ වත්ත	1 1 25
K 12	මාපාකොටහේන	රිඤ්ඤා කංකානම	හේන	1 0 34
L 12	එම	ඇඹිල්ලවැල්කැන්නේ වත්තකු		
		උලකේවක අප්පුහාමි කච්චේරි	පතන	1 1 25
		සේ කංකානම		
M 12	පතනේ වත්ත	බිකිනිගොල්ලේ කම්මලේ පුංචි	වත්ත	1 2 10
		නයිදේ	කැලේ	0 1 35
N 12	පල්ලේගෙදර වත්ත	බිකිනිගොල්ලේ ලංගුරුල	එම	0 1 16
O 12	එපිටවත්ත	නුලෙච්චෙයි		
P 12	ඇඹිල්ලවැල්කැන්නේවත්ත	ඇඹිල්ලවැල්කැන්නේ වත්තකු	ගේ සහ වත්ත	0 2 28
		ගම—වතුගෙදර.		
Q 12	බිකිනිගොල්ලේවතන	බිකිනිගොල්ලේ කිරිවත්තේ	වත්ත, ගේ සහ ලොකු හේන	7 1 4
R 12	උඩාරවේ කුඹුර	පල්ලේගෙදර කිරිවත්තේ	කුඹුර සහ අසුනන	2 0 33
333	මාපාකොටපතන	ආඹුව	පතන	9 1 7
334	මාපාකොට	එම	මුකලාන, කනත්ත සහ පොඬිපතන	5 0 0
335	—	එම	පතන	10 1 5
S 12	බලගොල්ලේඅරව	නුගතලාවේ කරොඅප්පු	කුඹුර	1 0 19
T 12	අකනනගෙවතන	මීරුමොහිදිත්	කෝපි සහ ගේ	2 3 14
U 12	උඩන්දන්වත්ත	නුගතලාවේ කරෝ	වත්ත	1 0 16
V 12	සමසිවතන	කභිගමුවේ සිංහිරිමැනිකා	ගේ	1 3 30
W 12	ගල්වලේවත්ත	බදුල්ලේ එච්. නමිපි	වත්ත	0 1 6
X 12	පල්ලේඅරවේවත්ත	කහගල කුමා	වත්ත සහ ගේ	0 1 20
Y 12	දිඹුල්ලේවත්ත	කම්මලේගෙදර පුංචිනයිදේ	වත්ත	1 2 2
		ගම—දික්වැව.		
Z 12	බඩල්අරවේ හේන	බඩල්අරවේ කිරිබන්ඩා	හේන	2 1 20
A 13	ඇඹිල්ලවැල්කැන්නේ හේන	බඩල්අරවේ සියාතු	එම	0 3 30
B 13	බඩල්අරව	එම කිරිවත්තේ සහ කිරිබන්ඩා	ගඩාගෙඩිගස් වැටු වත්ත	4 0 28
C 13	බඩල්අරවේ කුඹුර	බඩල්අරවේ රම්මැනිකා සහ දරු		
		පස්දෙනා	කුඹුර	2 1 13
D 13	බඩල්අරවේ වත්ත	බඩල්අරවේ සියාතු	පරත වත්ත	3 2 29
E 13	කිටුල්ලේහේන	බඩල්අරවේ රම්මැනිකා සහ දරු		
		පස්දෙනා	අඹුරුදු 5 වසසැනි හේන	10 1 20
F 13	බලගොල්ලේ අරව	බඩල්අරවේ එපිස් අප්පුහාමි	හේන සහ වත්ත	0 2 13

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීපයන්යා.	අන්දම.	මුදලය. අ. රු. ප.
G 13	අම්බලම නොහොත් කහිගමුවේ වත්ත	ගම—වතුගෙදර. කර්පත්ගෙව්වි	කෝපිවත්ත	4 0 31
H 13	අම්බලම	පොදුජනසාව	අම්බලම	0 0 7
I 13	උඩගේදරපෙන	නැසිහිස දෙන්න හෙන්දික් වික්‍රම සිංහ කොට්ටාසේ මුලාදානියාගේ සත්‍රි	පහන සහ පෙන	3 2 26
J 13	හුනුකැවේකපල්ල	කානා රුණ පලනිඅප්පාසෙව්වි	කෝපිවත්ත	1 0 0
K 13	හුනුකැවේකුඹුර	අතලසහගෙදර කිරිවත්තේ	කුඹුර සහ පොඩි කැලේ	1 2 11
L 13	පල්ලේබඩල	ගම—වතුගෙදර. අතලගහගෙදර සුදුහාමි	කුඹුර	1 0 0
M 13	බඩවැල්තොටඅරුව	—	එම	0 3 23
336	—	ආණ්ඩුව	හේන	2 0 15
337	හුනුකැවකපල්ල	එම	පත්ත	26 0 0
N 13	එම	දික්වැල්ලේ ආරච්චිල සහ තවත්	පහන සහ කහකහ	7 0 8
338	නායේගොඩපහන	ආණ්ඩුව	පහන	6 2 0
O 13½	අත්තලාවේවත්ත	නැසිහිස වික්‍රමසිංහ කොට්ටාසේ මුලාදානියාගේ වැන්දුම් සත්‍රි	වත්ත	0 0 28
Y 13	නායේපෙන	දික්වැල්ලේ අප්පහාමි ආරච්චිල	හේන	4 0 18
A 14	බොකොලොමහේන	දික්වැල්ලේ සියාතු ණිටු කෝරල සහ දික්වැල්ලේ අප්පහාමි ආරච්චිල	හේන	1 2 28
B 14	ගල්කොටුවේගෙදරපෙන	ගල්කොටුවේගෙදර උතුරල	කැලේ	1 2 21
C 14	කිරිගහවත්තේපෙන	තහවිලබෙන්ජප්ප	හේන සහ වැවිලි	3 2 34
D 14	තකභේපෙන	පොත්පේකා	කැලේ	1 1 30
E 14	හුගහලභවත්ත	ඉමුහිම් තුවම්	හේන	0 2 13
339	ඉත්තේරු බංගලාව	ගම—දික්වැල්ල. ආණ්ඩුව	හේ සහ ඉඩම පොලීසියේ වෙඩිබෙහෙත් හේ	4 1 25
G 14	ගන්හිලේඅසනසන	අලකුවගෙදර කිරිවත්තේ	වනාත	0 1 16
340	ඉත්තේරු බංගලාව	ආණ්ඩුව	කැලේ	3 0 20
H 14	බෝගහඇල්ල	ගල්කැව්ගේගෙදර කිරිවත්තේ	කෝපි	0 1 3
H 14½	අළුතලාවේවත්ත	ඩී. ඇස්. නිසාර සහ සහෝදරයෝ	එම	0 0 35
I 14	බෝගහඇල්ල	ඩී. ජෙහානාහාමිහේ	කෝපි සහ වෙන ගස්පත්ති	0 0 30
J 14	දෙහිඅත්තේරුවේවත්ත	දෙහිඅත්තේරුවේ රජහානා හාමිහේ සහ ඒ. කේ. ඇම්. කලවුදිත්	ගස්පත්ති, කෝපි සහ කාමරනතරකිත් සුත් ගෙකන්ද	0 1 4
K 14	දෙහිවත්තේඅරුවේවත්ත	මැදපිටගෙදර මුතුමැනිකා	වනාත	0 0 7
L 14	අඹගහඅරුවේවත්ත	මැදපිටගෙදර කිරිමැනිකා	කභේ සහ ගෙ බිම	0 0 39
M 14	කභේ	හාලිඇලේගෙදර බඩා	කභේ	0 0 16
N 14	හාලිඇලේගන්හිලේ	හාලිඇලේ ලේකම් සහ සියාතු	කුඹුර	5 1 38
330½	—	එම	—	2 1 29
G 10½	—	එම	—	2 2 8
332½	—	එම	—	1 0 28
R 11½	—	එම	—	1 0 13
U 11½	—	එම	—	0 3 22
V 11½	—	එම	—	0 1 13
Q 12½	—	ගම—මුතුගෙදර. හාලිඇලේ ලේකම් සහ සියාතු.	—	0 3 13
333½	—	ගම—වතුගෙදර. හාලිඇලේ ලේකම් සහ සියාතු	—	1 0 15
333½	—	එම	—	1 3 26
337½	—	එම	—	0 2 14
340½	—	ගම—දික්වැල්ල. හාලිඇලේ ලේකම් සහ සියාතු	—	0 1 3

අක්කරයක් රූපියල් 10ක පටන් විකුනනවා ඇත.

මේ ඉඩම් ගැණ වැඩිදුරට තොරතුරු සර්වේසර් ජනරල් උත්තාත්සේගෙත්තේ, විකිනීමේ කොන්දේසිය ගැණ තොරතුරු උච්චිකාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ් ත්සේගෙත්තේ දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානත්වහත්සේගේ ආඥාවලෙස,
ජී. නොඑල් වාකර,
මහසෙනෙකාරිස් වම්ක.

No. 164, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 25, 1894.

ON Tuesday, June 12, 1894, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Badulla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Buttala division of the Badulla District of the Province of Uva.

Preliminary plan 429.
Applicant—S. J. Sparkes.

No.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
1540	Batugammana	Kalatuwawe Mukalana	Crown	Forest	24	3	13
1543	Do.	do.	do.	do.	18	0	31
1544	Do.	do.	do.	do.	2	2	35
1545	Do.	do.	do.	do.	2	3	30

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 164, P. OF U.

වම 1894 ක්වු අප්‍රේල් මස 25 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදී.

ඉදිකාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1894 ක්වු ජුනි මස 12 වෙනි දින දවල් 12ට බදුල්ලේ කව්වේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ඉච්ච දිසාවේ බදු එ පලාතේ බුත්තල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 4ක්.
සිතියම 429. ඉල්ලීමාරයා—ඇස්. ජේ. ස්පාර්ක්ස්.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම්කියන්තා.	අන්දම.	මහත.
1540	බටුගමමන	කොලටුවාවේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	24 3 13
1543	එම	එම	එම	එම	18 0 31
1544	එම	එම	එම	එම	2 2 35
1545	එම	එම	එම	එම	2 3 30

අක්කරයක් රූපියල් 10යේ සිට විකුනනුලැබේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්වනාන්දගෙන්ද, විකිනීම ගැණ කොරතුරු ඉච්චදිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාගේද දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානන්දගේගේ ආඥාවලය,
ජ. නොඑල් වාකර්,
මහසෙනෙකාරිස් වමිහ.

MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

PUBLICATIONS FOR SALE at the Government Record Office, Colombo:—

LEGISLATIVE ENACTMENTS.

Volume I.

All Proclamations, Regulations, and Ordinances in force in the Colony on the 12th day of January, 1870: being the "New Edition" of Enactments authorized by Ordinances Nos. 6 of 1867 and 5 of 1869 ...each 15. 0

Volume II.

Part	From	To	Rs.	c.
1	6 of 1870	9 of 1871	1	0
2	10 of 1871	28 of 1871	1	0
3	1 of 1872	7 of 1873	1	0
4	8 of 1873	23 of 1873	1	0
5	1 of 1874	3 of 1875	1	0
6	4 of 1875	3 of 1876	1	0
7	4 of 1876	4 of 1877	1	0
8	5 of 1877	8 of 1877	0	50
9	9 of 1877	23 of 1877	1	0
10	1 of 1878	16 of 1878	1	0
11	1 of 1879	15 of 1879	1	0

Volume III.

1	1 of 1880	17 of 1880	1	0
2	1 of 1881	18 of 1881	1	0
3	1 of 1882	16 of 1882	1	0
4	1 of 1883	18 of 1884	3	0
5	19 of 1884	11 of 1885	1	0

Volume IV.

1	12 of 1885	8 of 1886	1	0
2	9 of 1886	7 of 1887	1	0
3	8 of 1887	2 of 1888	0	40
4	3 of 1888	15 of 1889	2	70

Volume V.

1	16 of 1889	8 of 1890	0	85
2	9 of 1890	1 of 1891	0	45
3	2 of 1891	8 of 1892	0	95
4	9 of 1892	28 of 1892	0	60

Special Editions of the following, with Tables of Sections and Indices, stitched in paper cover, are obtainable as follows:—

The Penal Code (2 of 1883)	2	0
The Criminal Procedure Code (3 of 1883)	3	0
The Courts Ordinance (1 of 1889)	0	50
The Civil Procedure Code (2 of 1889)	5	0
The Penal Code, in Sinhalese or Tamil	1	0
The Criminal Procedure Code, in Sinhalese or Tamil	1	50

Books of Ordinances passed in the following Sessions (old Quarto Edition) can be had, price Re. 1 each:—1836, 1842, 1843, 1846, 1848, 1849, 1850, 1851, 1854, 1855, 1856, 1857, 1860, 1863-4, 1866-7, 1867-8, 1869-70, 1870-1, 1872-3, 1873.

Single copies of Ordinances in English (and, where translations have been published, in Sinhalese and Tamil) may be obtained for 5 cents for every 8 pages octavo or portion thereof.

Municipal Councils' Ordinance, No. 7 of 1887 " 0 50
Copies of Government Minutes, Notifications, and Regulations, &c. (where available), for every 8 pages octavo or 4 pages quarto ... " 0 5

Colonial Office Lists (annual) ... " 4 0
Ceylon Civil Lists (annual) ... " 1 0
Ceylon Blue Books (annual) ... " 10 0

Administration Reports (annual), bound volumes, from Rs. 7.50 to ...	Rs.	c.
Do. single reports ... each 4 pp.	0	5
Sessional Papers, bound volumes, from Rs. 7.50 to ...	10	0
Do. single papers ... each 4 pp.	0	5
Customs Tariff ...	0	10
Customs Annual Returns ...	1	0
Customs Regulations ...	0	25
Census of Ceylon, 1891 ...	20	0
Itinerary of Ceylon Roads:—		
Part I.—Principal Roads, Second Edition (1881), without Map ...	2	0
Part II.—Minor Roads, Second Edition (1888), with Map ...	8	0
Do. do. without Map ...	3	0
District Manuals:		
Mannár, by the late W. J. S. Boake, c.c.s. ... each	1	0
Uva, by H. White, c.c.s. ...	2	50
Nuwara Eliya, by C. J. R. LeMesurier, c.c.s. ...	5	0
Register of Books printed in Ceylon and registered under Ordinance No. 1 of 1885:—		
Part I., 1885-88 ...	1	25
Part II., 1888-92 ...	1	40
Epitome of Government Minutes, Circulars, and Notifications, 1849-71 ...	1	0
Do. do. 1872-87 ...	1	0
Tables for calculating Pensions under the Widows' and Orphans' Pension Fund ...	0	25
Dr. Müller's Report on the Inscriptions of Ceylon:—		
Text ...	5	0
Plates ...	5	0
Return of Architectural and Archæological Remains and other Antiquities in Ceylon ...	1	20
Reports on the Archæological Survey of Ceylon:—		
Kégalla District ...	6	0
Anurádhapura (I.) ...	0	50
Do. (II.) ...	1	0
Do. (III.) ...	1	60
Do. (IV.) ...	1	5
Do. (V.) ...	2	20
The Tésawajamai ...	0	50
Pybus's Mission to Kandy ...	0	50
The Maháwapsa:—		
Original Páli Text, Part I. ...	7	50
Do. Part II. ...	7	50
Wijesinha's English Translation of Part II., with Turnour's Translation of Part I. ...	7	50
Sinhalese Translation, Part I. ...	5	0
Do. Part II. ...	5	0
Nitinighanduwa, English ...	1	0
Do. Sinhalese ...	1	0
Rámanáthan's Reports ...	22	0
Report on Brown Scale, or Bug, on Coffee ...	1	0
Saddharmalankaraya ...	2	0
Dravidian Comparative Grammar ...	13	0
Governors' Addresses, 1833-77, 2 vols. ...	10	0
Reports of the Temple Lands Commissioners, 1857 to 1865 ...	0	50
Papers relating to Buddhist Temporalities, 1876 ...	1	0
Lepidoptera of Ceylon, in 15 Parts with coloured plates ... each Part	14	50
The Green-Scale Bug in connection with the Cultivation of Coffee.—Observations by Mr. E. Ernest Green (illustrated) ... each	1	0
Clough's Sinhalese-English Dictionary ...	20	0
Regulations under the Merchandise and Trade Marks Ordinance of 1888 ...	0	15
Rules of the Public Service Mutual Guarantee Association ...	0	10
Glossary of Native Words occurring in Official Documents ...	0	50
Catalogue of Páli, Sinhalese, and Sanscrit Manuscripts in Temple Libraries ...	0	50
Alwis's Descriptive Catalogue of Sanscrit, Páli, and Sinhalese Works ...	5	0

Buddhist Nirwana : A Review of Max Müller's	Rs.	c.
Dhammapada ...	each	1 50
Páli Grammar ...	"	5 0
Extracts from the "Pújawaliya" (Sinhalese)...	"	0 75

Application for any publication in the above List should be made to the *Government Recordkeeper*, at the Colonial Secretary's Office, Colombo, and should be accompanied by payment in advance.

Payment should be made by Post Office Order, Government Draft, or uncrossed Cheque on a Colombo Bank. *Stamps will not be received in payment.*

H. WHITE,
Acting Government Recordkeeper.

April 26, 1894.

GOVERNMENT PRINTING OFFICE.

THE CEYLON GOVERNMENT GAZETTE is published every *Friday* at the Government Printing Office.

The Subscription, Rs. 3 per quarter, is payable in advance, and can only be booked to terminate at the end of a quarter.

Single copies, when available, 25 cents each.

Charges for Advertisements, payable in advance.

	Rs.	c.
A column ...	7	50
Two-thirds of a column ...	5	0
Half a column ...	4	0
For small notices not exceeding 20 lines	2	50

Second and third insertions (consecutive), two-thirds and one-half, respectively, of the above rates.

Cheques on outstation Banks must include usual Bank commission.

Advertisements should reach the Government Printer before noon on *Thursday*.

Back Numbers and Volumes of THE SUPREME COURT CIRCULAR (publication of which was discontinued on December 31, 1891) are also on sale at the Government Printing Office, as follows:—

	Rs.	c.
Volume I. ...	3	25
Volumes II. to IX., each ...	6	50

Separate Numbers:—

To former Subscribers, each ...	0	12
To non-Subscribers, each ...	0	25

For all other Government Publications application should be made to the Recordkeeper, at the Government Record Office, Colombo.

GEO. J. A. SKEEN,
Government Printer.

POST AND TELEGRAPH DEPARTMENT.

The Ceylon Post Office Guide for 1894

can now be obtained at the General Post Office, Colombo, and at the Post Offices of Galle, Kandy, Jaffna, Badulla, Kurunégala, Batticaloa, Nuwara Eliya, Hatton, Mátalé, and Trincomalee.

Price, 50 cents per copy.

F. W. VANE,
Acting Postmaster-General.

Postmaster-General's Office,
Colombo, April 13, 1894.

Application for the following should be made to the Postmaster-General, Colombo:—

The Post Office Daily List.

Subscription, Rs. 10 per annum, payable in advance.

The Monthly Mail Notice.

Subscription, Rs. 2.50 per annum, payable in advance.

THE "KEW BULLETIN" of miscellaneous information is issued as an occasional publication from the Royal Gardens at Kew.

It contains notes on the economic products of plants which have been made the subject of particular study and investigation at Kew, and it is intended to be a means of communication to persons interested in Botanical subjects and products in India and the Colonies.

The "Bulletin" is published by Messrs. Eyre and Spottiswoode, East Harding street, London, E.C., and may be obtained directly from them or through any bookseller.

Price 2d. per copy; by post, United Kingdom, 2½d., Foreign Countries and Colonies, 3d. per copy.

Colonial Secretary's Office,
Colombo, April 26, 1894.

The Lorenz Scholarship.

THE examination of Candidates will be held at the Royal College, commencing on July 9, at 10.30 A.M.

The subjects will be—

1. English.
2. Latin.
3. Mathematics (Arithmetic, Euclid Books I.-IV. Algebra to quadratics, Elementary Trigonometry).

Candidates may also offer one of the following—

1. Greek.
2. Chemistry.

Candidates must be under 16 on the first day of the examination.

Applications for admission to the examination accompanied by certificates of birth and of good conduct must be sent to the Principal on or before May 9.

The Scholarship is of the annual value of Rs. 400, and involves residence at the College.

JOHN HARWARD, } Trustees.
FRANCIS BEVEN, }

J. B. CULL,
Director of Public Instruction.

March 29, 1894.

UNIVERSITY OF LONDON.

Matriculation Examination, 1894.

THE following is the Pass List of the London University Matriculation Examination held in Ceylon on January 8, 1894, and following days.

J. B. CULL,
Director.

Office of the Director of Public Instruction,
Colombo, April 28, 1894.

CEYLON.

First Division.

De Zilva, L. A. E. ...	St. Thomas's College
Peries, Hans Martinus ...	Private Tuition

NOTICE is hereby given that a suit has been instituted in the Court of Requests of Gampola by three labourers on Kalugala estate against the proprietor thereof, under the Ordinance No. 13 of 1889, for the recovery of their wages amounting to Rs. 53.50.

G. FONSEKA,
Chief Clerk.

This 16th day of April, 1894.

NOTICE is hereby given that a suit has been instituted in the Court of Requests of Gampola by eighteen labourers on Nartakanda estate against the proprietors thereof, under the Ordinance No. 13 of 1889, for the recovery of their wages amounting to Rs. 403.

G. FONSEKA,
Chief Clerk.

This 16th day of April, 1894.

Total Quantities of the following Articles Exported from the Ports of Colombo and Galle during the under-mentioned periods.

Vessels.	Date of Clearing.	For what Port.	Plantation Coffee.	Native Coffee.	Tea.	Cacao.	Trunk Cinchona.	Branch Cinchona.	Cinchona Chips.	Cocoanuts.	Copperah.	Cocunut Oil.	Cocunut Poonac.	Cinnamon.	Cinnamon Oil.	Citronella Oil.	Cardamoms.	Ebony.	Plumbago.	Coir Rope.	Coir Junk.	Coir Yarn.	Coir Fibre.	Sapan-wood.	Orehilla.	Kitool Fibre.	Deer Horns.
			cwt.	cwt.	lb.	cwt.	lb.	lb.	lb.	No.	cwt.	cwt.	cwt.	lb.	oz.	oz.	lb.	cwt.	cwt.	cwt.	cwt.	cwt.	cwt.	lb.	lb.	cwt.	cwt.
COLOMBO.	1894.																										
ss. Japan	21/4	Bombay			301																						
ss. Sydney	21/4	Marseilles			230	174								3000									10				
ss. City of Oxford	21/4	London			248461												3369					503					
ss. Ameer	23/4	do.	141		240661	115	7032					5316		6300*			8453		2128				509				
ss. Clan Matheson	23/4	do.			26	61																38	298				
ss. Dunera	23/4	do.			247534							500															
ss. Cheshire	23/4	do.			339925					225415				23150†	4517				604			912	884			123	
ss. Ophir	23/4	do.	49		324952	9								2104			2092					363	370				
ss. Arcadia	23/4	Australia			178409																						
ss. Rosetta	23/4	China			7805																						
ss. Avoca	23/4	London			70837	42																100					
ss. Mirzapore	23/4	do.			217139																						
ss. Massilia	23/4	do.			201603																						
ss. Assam	23/4	Bombay			21431																						
ss. Chusan	23/4	Calcutta			1000																						
ss. Mira	23/4	London			705725	37				114865							1422		460				93				
GALLE.																											
ss. Culna	17/4	Bombay																				150					
ss. Nerbudda	20/4	do.																				156					
ss. Clan Macdonald	20/4	London			36105											1020924						2047					

* And Chips 400 lb.

† And Chips 750 lb.

Importation of Rice from Indian Ports during the above periods.

TO COLOMBO:—

From Calcutta	... Bags	14,611
Rangoon	... "	10,262
Southern India	... "	8,813
Total	... Bags	33,686

TO GALLE:—

From Calcutta	... Bags	6,693
Indian Ports	... "	4,139
Rangoon	... "	2,250
Total	... Bags	13,082

Customs, Colombo, April 27, 1894.

R. REID,
Acting Principal Collector.

**Memorandum of Arrivals and Departures of Coolies
for the Month of February, 1894.**

Ports.	Arrivals.	Departures.	Since the commence- ment of the year.	
			Arrivals.	Departures.
<i>Colombo.</i>				
Men ...	2,408 ...	1,906 ...	4,023 ...	4,444
Women ...	308 ...	895 ...	524 ...	1,180
Children ...	324 ...	274 ...	551 ...	311
<i>Negombo.</i>				
Men ...	90 ...	95 ...	171 ...	110
Women ...	25 ...	26 ...	41 ...	36
Children ...	5 ...	5 ...	15 ...	10
<i>Venkalai.</i>				
Men ...	493 ...	981 ...	942 ...	2,232
Women ...	151 ...	273 ...	310 ...	577
Children ...	46 ...	77 ...	134 ...	151
<i>Pesalai.</i>				
Men ...	— ...	— ...	— ...	—
Women ...	— ...	— ...	— ...	—
Children ...	— ...	— ...	— ...	—
Total ...	8,850	4,532	6,711	9,051

Customs, Colombo.
April 26, 1894.

R. REID,
Acting Principal Collector.

IT is hereby declared that the villages Tambalagollewe and Wewelketiya, both in Kende korale—bounded on the east by Rataweralala, south by Kudawewa of Tambalagollewe, west by Lolugasewewa village, and north by Tamarahammillewa village, all of Kende korale—are infected areas in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this day.

Anuradhapura Kachcheri,
April 27, 1894.

W. E. THORPE,
for H. NEVILL,
Government Agent.

IT is hereby declared that the village Puliyankulama in Ulagalla korale—bounded on the north by Padi-ketuweva village, east by Siwalakulama village, south by Galwaduwegama village, west by Kuttikulama village, all in Ulagalla korale—is an infected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this day.

Anuradhapura Kachcheri,
April 23, 1894.

H. NEVILL,
Acting Government Agent.

SALES OF UNSERVICABLE ARTICLES.

NOTICE is hereby given that the under-mentioned unserviceable articles belonging to the Public Works Department, Chilaw, will be sold by public auction at Chilaw on Friday, June 15, 1894, at 2 P.M., viz.:-

1 anvil	3 hammers, sledge, iron
4 augers of sorts	1 hammer, miner's
3 axes, felling	130 mamoties
1 axe, hand	1 mason's spirit level
2 barrels, tar	75 pickaxes
6 billhooks and coytas	1 pile, hand
2 brushes, paint	3 planes of sorts
59 cans, tin	3 porawas
8 chisels of sorts	1 rammer, copper
1 crowbar, claw	1 rule, 2 ft.
1 file, large, rubber	1 saw, pit
5 files of sorts	12 shovels and spades
1 forge, portable	2 tapes, measuring
9 gravel screens	2 tubs, water
15 hammers, hand	

H. F. TOMALIN,
for Director of Public Works.
Public Works Department,
Colombo, April 24, 1893.

NOTICE is hereby given that the under-mentioned unserviceable articles belonging to the Mahara Jail will be sold by public auction at the Mahara Jail premises at 3 P.M. on Saturday, June 9, 1894 :-

1 boiler, iron, large	12 mamoties
3 boilers, iron, small	36 plates, tin
50 cumbles, white	50 pints, tin
500 hammer handles, sledge	6 pickaxes
48 jumpers, steel, mining	1 scale

Convict Establishment,
Colombo, April 24, 1894.

R. E. FIRMINGER,
Superintendent.

NOTICE is hereby given that on Saturday, May 19, 1894, at 1 o'clock P.M., the following unclaimed and confiscated articles will be sold by public auction at the Police Court, Nuwara Eliya :-

1 billhook	1 coat
1 silk cloth	1 saron
1 watch	1 chintz
1 tin box	1 billhook
1 wooden box	1 axe
1 white cloth	1 cap gun
1 brass lamp	1 cap gun

GEORGE M. FOWLER,
Police Magistrate.

Nuwara Eliya, April 27, 1894.

NOTICE is hereby given that the following unserviceable articles belonging to the Jaffna Prison will be sold by public auction at the Jaffna Customs at 4.30 P.M. on Wednesday, May 30, 1894 :-

1 box, sentry	5 lanterns, hurricane,
1 bucket, pail	kerosine
5 buckets, galvanized,	80 mallets
hand	22 pints, tin
10 cumbles, white	1 tub, urine

G. A. VAN HOUTEN,
for Superintendent.

Fiscal's Office,
Jaffna, April 24, 1894.

MINUTES BY THE GOVERNOR.

MUNICIPALITY OF COLOMBO.

Minutes of Proceedings of a General Meeting of the Municipal Council of Colombo held in the Town Hall on Friday, March 16, 1894.

The Council met this day at 3 P.M., pursuant to notice dated March 10, 1894.

Present:—Mr. C. E. D. Pennycuik, Mayor and Chairman; Hon. J. J. Grinlinton; Dr. W. R. Kynsey, C.M.G.; Captain F. Bayley; Mr. M. Finlay; Mr. C. Perera; Mr. C. P. Dias; Mr. Walter Pereira; Mr. R. H. Morgan; Mr. C. M. Fernando; and Mr. A. Alvis.

The Minutes of February 16, 1894, having been printed and a copy sent to each Member of the Council were taken as read.

Resolved,—That the Minutes of February 16, 1894, be confirmed.

1. A Statement of Receipts and Disbursements from January 1 to February 28, 1894, and a Progress Report of Work done during February, 1894, were laid on the table.

2. The following recommendation of the Standing Committee of February 23, 1894, was laid before the Council:—

(16) "Estimate for widening and improvement of Korteboam street, Rs. 12,834."

"Resolved,—That the estimate be approved, and that the Chairman be authorized to inform the Colonial Secretary that the terms proposed by the Government be accepted. Work to be commenced as soon as the final sanction of Government has been obtained, the amount being provided in the next Supplemental Budget. The Committee consider, however, that it will be better if the side paths are made 6 ft. in width instead of 7 ft. and the extra 2 ft. added to the roadway. Superintendent to revise estimate accordingly."

Resolved,—That the recommendation of the Standing Committee be adopted.

3. A letter No. 20 of February 13, 1894, from the Hon. the Colonial Secretary, with reference to the sewerage of Colombo, and a memorandum by the Chairman on the subject, were laid before the Council, having been previously printed and circulated.

Hon. J. J. Grinlinton moved "that the Hon. the Colonial Secretary be informed, in reply to the above letter, that any necessity there may be for changing the system of sewerage in Colombo having arisen out of the action of the Government in enclosing the harbour, it is for the Government, and not the Municipal Council, to bear the consequent expense, although the Municipal Council is prepared to co-operate to any reasonable extent."

Mr. C. Perera seconded.—Carried unanimously.

4. A petition from Messrs. A. Stevenson and other residents of Mutwal, Madampitiya, and Mattakkuliya was laid before the Council with connected papers, including a letter No. 40 of February 23, 1894, from the Chairman to the Colonial Secretary and the Colonial Secretary's reply thereto, No. 38 of March 12, 1894.

Mr. C. M. Fernando moved that in the opinion of this Council the proposed extension is a work of urgency, and that it should be undertaken at once.

Hon. J. J. Grinlinton seconded.—Carried.

5. The City Analyst's report for 1893 dated January 29, 1894, was laid before the Council, having been previously printed and circulated.

6. The City Analyst's report dated February 24, 1894, on the town water for February, 1894, was laid before the Council, having been previously printed and circulated.

7. Remarks of the Auditor-General on the accounts for October and November, 1893, received with letters Nos. 14, 19, 21, and 25 of February 12 and 22 and March 3 and 8, 1894, were laid on the table.

8. Reports of Inspectors on licensed carriages, and kerosine, poison, and gunpowder shops for March, 1894, were laid on the table.

9. An application dated March 8, 1894, from Mr. J. S. Driberg, Additional Municipal Magistrate, for six weeks' leave of absence from April 9, 1894—Mr. J. H. Barber to act for him—was laid before the Council.

Resolved,—That the Council recommend that the Additional Municipal Magistrate be granted such leave as he may be entitled to under the regulations.

The following documents were laid on the table:—

Return of Committees of the Municipal Council.

Proceedings of Committees.

Diary of the Sanitary Officer.

Notice of dates of performance in public of the Volunteer Band during March, 1894.

Confirmed on April 13, 1894.

C. E. D. PENNYCUICK,
Mayor and Chairman.

C. E. D. PENNYCUICK,
Mayor and Chairman.

**Statement of Receipts and Disbursements on account of the Municipal Fund from
January 1 to March 31, 1894.**

REVENUE.	Estimated Revenue for 1894.		Receipts to Mar. 31, 1894.		EXPENDITURE.	Estimated Disbursements to Mar. 31, 1894.	
	Rs.	c.	Rs.	c.		Rs.	c.
Commutation tax	55,000	0	52,810	0	Salaries, fixed	35,760	0 8,864 91
Tax on vehicles and animals (under section 128 of Ord. 7 of 1887)	19,600	0	15,220	75	Salaries, provisional	6,457	50 1,898 74
Do. costs	—	—	—	—	Office contingencies	300	0 75 0
Dog tax	2,400	0	1,467	48	Allowances	3,858	0 964 50
Do. costs	—	—	—	—	Allowances, provisional	240	0 120 0
<i>Licenses.</i>					Pension account	3,433	33 858 30
Carriages for hire	8,250	0	—	—	Stationery	2,250	0 463 3
Passenger hackeries	3,200	0	—	—	Furniture	200	0 46 64
Cart, issued by Government Agent	5,700	0	5,144	0	Audit of accounts	2,760	0 1,140 0
Boat, issued by Government Agent	90	0	—	—	Inspectors' uniform and transport allowance	360	0 280 0
Boat, issued by Master Attendant	3,800	0	—	—	<i>Commutation Account.</i>		
Gun, issued by Government Agent	110	0	—	—	Commission	5,000	0 7 40
To sell intoxicating liquors, do.	13,000	0	—	—	Refunds	100	0 2 0
Butchers	140	0	—	—	<i>Tax on Vehicles and Animals Account.</i>		
Coal depôts, tanneries, &c.	470	0	460	0	Commission	450	0 —
To slaughter cattle, sheep, and pigs (special)	70	0	5	75	Tin plates and painting	220	0 37 50
To sell meat (special)	270	0	190	0	Refunds	50	0 2 50
To sell fish (do.)	200	0	250	0	<i>Dog Tax Account.</i>		
Opium	20,000	0	—	—	Commission	90	0 —
Petroleum	700	0	39	0	For capture and destruction of dogs and for dog collars	800	0 192 48
Guides	360	0	90	0	Refunds	20	0 —
Poison	35	0	—	—	<i>Palanquin Carriage License Account.</i>		
Poison for 1893	—	—	—	—	Tin plates and painting	150	0 —
Auctioneers and brokers	2,060	0	1,740	0	Badges and fare tables	500	0 280 75
<i>Judicial Fines.</i>					<i>Hachery License Account.</i>		
By Municipal Magistrate	12,500	0	2,896	28	Tin plates	60	0 —
By Police Magistrate	400	0	246	0	Badges and fare tables	400	0 214 50
<i>Tolls.</i>					<i>Printing Account.</i>		
Bridge-of-boats and canal, Grandpass	65,060	0	16,265	6	Salary of printers	1,980	0 494 97
Amount payable by renter of toll, Bridge-of-boats, through Govt. Agent, for service of bridge	1,188	60	293	85	Printing and advertisements	900	0 121 46
Bambalapitiya	37,515	0	9,378	75	<i>Market Account.</i>		
Mutwal ferry	1,635	0	272	50	Edinburgh markets, coolies' wages	240	0 60 0
Lock-gate	1,010	0	168	40	Do. market-keeper's salary	300	0 75 0
Stamp duty on advocates, proctors, and notaries' certificates and articles of clerkship	3,500	0	285	0	Do. lighting	1,560	0 195 55
<i>Markets.</i>					St. John's market, overseer's salary	180	0 —
Edinburgh, Nos. 1 and 2, fruit and vegetables	1,500	0	436	34	Do. coolies' wages	240	0 30 0
Edinburgh, No. 3, meat	3,300	0	809	50	Do. laying on gas	974	0 —
Edinburgh, No. 3, meat, lighting charges paid by stall-holders	500	0	124	56	Do. lighting	950	0 192 33
St. John's fish mart	540	0	135	75	Kollupitiya market, cooly's wages	120	0 30 0
Do. market, fruit and vegetables	180	0	93	0	Do. lighting	12	0 1 38
Do. boutiques	1,710	0	570	0	Dean's road market, coolies' wages	240	0 60 0
Do. fish market	1,800	0	600	0	Do. market-keeper's salary	180	0 45 0
Dean's road market	3,700	0	930	2	Do. upkeep of filter bed in 1893	25	0 17 98
Grandpass market	5,163	0	1,290	75	Do. lighting	90	0 15 6
Kollupitiya market	400	0	107	0	Gintupitiya street market, lighting	600	0 70 67
Mohammedan meat market, Dhobies' pond	720	0	180	0	Do. cooly's wages	120	0 30 0
Gintupitiya street market	2,000	0	360	0	Slave Island market, cooly's wages	120	0 28 38
Gintupitiya street market, lighting charges paid by stall-holders	200	0	36	0	Do. laying on gas (balance)	195	0 195 0
Slave Island market	2,400	0	400	0	Do. lighting	450	0 91 2
<i>Slaughter Houses.</i>					Cost of tools for markets	100	0 8 76
Dematagoda, slaughtering fees	11,500	0	2,550	57			
Do. feeding fees	12,500	0	2,665	19			
Do. sale of blood	150	0	75	0			

REVENUE.	Estimated Revenue for 1894.		Receipts to Mar. 31, 1894.		EXPENDITURE.	Estimated Expenditure for 1894.		Disbursements to Mar. 31, 1894.	
	Rs.	c.	Rs.	c.		Rs.	c.	Rs.	c.
Madampitiya, slaughtering fees ...	1,900	0	445	24	<i>Slaughter House Account.</i>				
Do. feeding fees ...	2,100	0	409	87	Dematagoda, salary of superintendent	720	0	180	0
Do. rent of trees and grass ...	240	0	128	0	Do. salary of clerk ...	240	0	60	0
Sale of manure, &c., Dematagoda	7	98*	7	98	Do. coolies' wages ...	480	0	120	0
Do. Madampitiya	15	0*	15	0	Do. feeding charges, grass and poonac ...	2,000	0	251	28
<i>Miscellaneous.</i>					Do. feeding charges, coolies	360	0	90	0
Rent of grass lands ...	1,800	0	704	36	Do. feeding charges incurred in 1893 ...	690	0	648	0
Racket court fees, &c. ...	600	0	205	50	Do. oil, carbolic acid, &c. ...	140	0	14	4
Do. lease of New Floral Hall ...	750	0	—	—	Do. conservancy of latrine ...	36	0	9	0
Galle Face, &c., grazing fees ...	500	0	67	23	Madampitiya, salary of keeper ...	360	0	99	0
Victoria Park, grazing fees ...	300	0	132	75	Do. do. watcher ...	180	0	45	0
Fees for testing and stamping weights and measures ...	200	0	60	56	Do. cooly's wages ...	120	0	30	0
Conservancy of private latrines ...	432	0	24	0	Do. oil and feeding charges	460	0	46	43
Fees from tennis court, Victoria Park ...	30	0	22	25	Do: feeding charges incurred in 1893 ...	40	0	35	72
Campbell's Park, grazing fees ...	100	0	16	0	Cost of tools ...	160	0	14	99
Interest ...	3,000	0	40	23	Do. incurred in 1893 ...	25	0	11	17
Miscellaneous ...	—	—	130	72	<i>Sanitary Account.</i>				
Sale of stores ...	—	—	26	45	Expenses of disinfection, &c. ...	4,000	0	397	52
Mulct ...	—	—	113	0	Cost of disinfectants ...	800	0	—	—
Town Hall fees ...	—	—	—	—	<i>Miscellaneous.</i>				
Overplus at sales ...	1,000	0	23	3	Books of reference ...	100	0	10	55
Sale of tender & specification forms	—	—	—	—	Expenses incurred by Govt. Agent on account of cart and boat licenses	250	0	—	—
Sale of scavenging rubbish ...	—	—	—	—	Contribution to Law Library ...	500	0	—	—
Deposits made by tenderers ...	—	—	—	—	Costs in legal proceedings ...	500	0	48	50
Sale of timber ...	—	—	4	0	Rent of site of Grandpass latrine ...	10	0	—	—
Sale of disinfectants ...	7	12*	7	12	Guides' coats ...	150	0	—	—
Guides' badge account ...	1	50*	1	50	Maintenance of level crossing, Dematagoda ...	250	0	250	0
Refund by houseowners of cost of Doulton pipes ...	1,042	79*	1,042	79	Contribution on account of Volunteer band ...	3,500	0	—	—
Advances of previous years received or adjusted ...	1,133	95*	1,133	95	Refund of fines ...	200	0	—	—
Rent of land at Welikada for a dynamite magazine (refunded by Government) ...	500	0*	500	0	Refund of value of guides' badges	21	0	—	—
					Expenses of bookbinding ...	200	0	117	89
					Subscription to newspapers ...	96	0	96	0
					Cost of making peons' belts ...	35	0	—	—
					Assistant clerk, vehicles and animals tax department (two months) ...	40	0	—	—
					Refund of guides' license fees ...	12	0	—	—
					Refund of value of grazing tickets	10	0	—	—
					Supervision of guides ...	500	0	69	43
					Conservancy of private latrines ...	432	0	—	—
					Gratuity to peon ...	150	0	150	0
					Miscellaneous ...	600	0	197	39
					PUBLIC WORKS.				
					<i>Estimates.</i>				
					General upkeep of roads ...	6,000	0	1,449	97
					Lighting metal and gravel heaps at night ...	1,000	0	74	72
					Amount reserved for road repairs upon sub-estimates ...	36,952	0	2,997	53
					Salaries of overseers ...	6,048	0	822	37
					Bridge-of-boats, upkeep ...	5,700	0	887	27
					Bridge-of-boats, amount payable by toll-renter ...	1,188	60	193	26
					Victoria Park, upkeep	5,000	0	791	70
					Racket court and jubilee fountain, upkeep ...	1,200	0	112	13
					Gordon Gardens, upkeep ...	900	0	88	50
					Galle Face esplanade, upkeep ...	295	0	28	83
					Campbell's Park (Jail road), upkeep	1,300	0	150	46
					Mutwal foreshore, upkeep ...	150	0	—	—
					Carriage stands, upkeep ...	175	0	—	—
					Filter bed, Dean's road market, upkeep ...	60	0	5	71
					Lake of conservancy ...	3,800	0	401	84
					Sewers and drains, conservancy ...	2,000	0	64	54
					Watering streets ...	5,000	0	1,174	93
					Urgent repairs ...	2,500	0	595	51
					Tools, purchase of ...	2,000	0	264	56
					Tools, repair of ...	1,000	0	129	94
Carried over ...	322,186	94	123,808	3					

* Not in Budget.

REVENUE.	Estimated Receipts		EXPENDITURE.	Estimated Disbursements	
	Revenue to Mar. 31, for 1894.	Receipts to Mar. 31, 1894.		Expenditure for 1894.	to Mar. 31, 1894.
	Rs. c.	Rs. c.		Rs. c.	Rs. c.
Brought forward ...	322,186 94	123,808 3			
			Pay of watcher and coolies ...	395 34	77 98
			Salary of head overseer ...	1,368 75	337 50
			Scavenging and conservancy of latrines ...	43,480 0	7,233 32
			Rent of night soil depôt ...	360 0	—
			Salary of overseer, night soil depôt ...	360 0	90 0
			Construction of 300 latrine buckets ...	3,000 0	259 75
			<i>Upkeep and Repair of Public Buildings.</i>		
			Town Hall, conservancy ...	250 0	38 83
			<i>Markets.</i>		
			Dean's road, repair and painting ...	300 0	—
			Slave Island, do. do. ...	100 0	—
			Grandpass, do. do. ...	79 0	—
			Kollupitiya, do. do. ...	132 0	—
			Gintupitiya, do. do. ...	232 0	—
			Cramer's lane, do. do. ...	265 0	—
			<i>Public Latrines.</i>		
			Gasworks street, repairs ...	10 0	—
			St. John's, do. ...	50 0	—
			St. Thomas's, do. ...	20 0	2 47
			Cramer's lane, do. ...	10 0	—
			St. Sebastian, do. ...	10 0	—
			Hulftsdorp, do. ...	50 0	—
			Beira, do. ...	25 0	—
			Bankshall, do. ...	30 0	—
			Kew, do. ...	60 0	—
			Glenie street, do. ...	45 0	—
			Kollupitiya, do. ...	20 0	—
			Fort, do. ...	15 0	—
			Dean's road, do. ...	40 0	—
			Do. market, do. ...	10 0	—
			Grandpass, do. ...	30 0	—
			Lock-gate, do. ...	12 0	—
			Landing jetty urinal, repairs ...	20 0	—
			Superintendence and contingencies	73 0	—
			Quarterly whitewashing and painting ...	620 0	—
			<i>Slaughter Houses.</i>		
			Dematagoda, repairs ...	410 0	—
			Do. quarterly whitewashing ...	756 0	—
			Madampitiya, repairs ...	99 0	—
			Do. quarterly whitewashing ...	66 0	—
			<i>Toll Houses.</i>		
			Bridge-of-boats, repairs ...	21 0	—
			Wellawatta, do. ...	53 0	—
			Naranpitiya, do. ...	13 0	—
			Bambalapitiya, do. ...	70 0	—
			Lock-gate, do. ...	10 0	—
			Draw-bridge, do. ...	38 0	—
			Urugodawatta, do. ...	31 0	—
			Dematagoda, do. ...	44 0	—
			Welikada, do. ...	35 0	—
			St. John's road boutiques, repairs ...	130 0	—
			Guides' shelter, repairs ...	33 0	—
			Gas testing room, repairs ...	72 0	—
			Printing office, do. ...	37 0	—
			Municipal store, do. ...	100 0	—
			Workshop, do. ...	120 0	—
			Ambulance cooly lines, repairs ...	37 0	—
			Do. cart shed, do. ...	28 0	—
			Municipal stables, do. ...	38 0	—
			Old workshop, do. ...	40 0	—
			Dog pound, do. ...	20 0	—
			Fire engine stations, do. ...	33 0	3 96
			Do. cooly lines, do. ...	113 0	2 18
			Pay of head carpenter in charge of public buildings at Rs. 2 a day ...	640 0	98 0
Carried over ...	322,186 94	123,808 3	Dredging lake ...	6,600 0	591 54

REVENUE.	Estimated Receipts		EXPENDITURE.	Estimated Disbursements	
	Revenue for 1894.	to Mar. 31, 1894.		Expenditure for 1894.	to Mar. 31, 1894.
	Rs. c.	Rs. c.		Rs. c.	Rs. c.
Brought forward ...	322,186 94	123,808 3			
			Dredging St. Sebastian canal ...	4,500 0	783 59
			Slave Island market (section 2), ten mutton stalls ...	8,000 0	3,729 46
			Construction of four sweeping machines ...	2,000 0	8 52
			Footway, York street ...	522 0	245 94
			Improvements to Dematagoda slaughter-house ...	796 0	3 26
			Bridge, Alston place ...	1,500 0	911 59
			Widening Parson's road and building wall ...	8,000 0	—
			Widening Hulftsdorp street ...	10,000 0	5,280 0
			For eight water posts ...	1,936 0	—
			Gutters for Town Hall roofs ...	320 0	12 77
			Pump for well, Fort ...	400 0	—
			Silversmith road, land acquisition ...	15,000 0	—
			Queen street and Church street side drains ...	720 0	651 96
			Shifting iron latrine in Reclamation road to Modara and land ...	1,150 0	—
			Painting walls, Gordon Gardens ...	170 0	—
			Mutwal drainage... ..	10,000 0	—
			Victoria park pond and fixing fountain ...	1,000 0	15 33
			Water supply do. ...	700 0	—
			Two fire engine stations, St. Sebastian Hill and Kotahena ...	2,000 0	—
			Pay of firemen and fire engine coolies ...	2,000 0	121 65
			Cleaning and tarring bridges ...	200 0	191 83
			Roof over east passage, Dean's road market ...	430 0	—
			Road to Base line road from Maradana junction ...	10,000 0	—
			Union place drain ...	200 0	3 87
			Levelling hill, Alutmawata road ...	600 0	—
			Shed for carriages ...	150 0	126 78
			Laying on gas to Gintupitiya street market ...	78 0	78 0
			St. Paul's Church boundary wall gate ...	52 0*	—
			Additional alterations to Municipal Council's Office ...	150 0	149 84
			Extra cost of land for latrine, Korteboam street ...	192 0	192 0
			Repair of Ferguson's road ...	300 0	54 54
			Side drain, Jail road ...	242 0	66 75
			Drain, Mews Cross lane ...	23 0	21 40
			For improvement of corner at junction of Korteboam street and Skinner's road north ...	1,000 0	—
			Est.		
			53 of 1893—St. John's new latrine ...	—*	2 0
			63 of 1893—St. John's fish market ...	—*	307 16
			178 of 1893—Half cost of alterations to Municipal Council's Offices ...	—*	35 78
			181 of 1893—Ladders, fire engine... ..	—*	5 87
			207 of 1893—Metalling Alexandra place ...	—*	121 44
				319,040 52	52,284 55
			Balance ...	—	71,523 48
Total ...	322,186 94	123,808 3		319,040 52	123,808 3

*Not in Budget.

ADVANCE ACCOUNT.

REVENUE.	Receipts		EXPENDITURE.	Disbursements	
	to Mar. 31, 1894.	to Mar. 31, 1894.		to Mar. 31, 1894.	to Mar. 31, 1894.
	Rs. c.	Rs. c.		Rs. c.	
Advance account	10,367 25			
To balance	4,454 72			
		14,821 97	Advance account	14,821 97

DEPOSIT ACCOUNT.

REVENUE.	Receipts to Mar. 31, 1894.		EXPENDITURE—Nil.
	Rs.	c.	
Security deposits ...	832	39	
Security deposited by owners of quarries ...	100	0	
Deposit account, Unpaid wages ...	3	34	
Do. Police Reward Fund ...	42	50	
	<u>978</u>	<u>23</u>	

ASSESSMENT ACCOUNT.—ADVANCE ACCOUNT.

REVENUE—Nil.	EXPENDITURE.	Disbursements to Mar. 31, 1894. Rs. c.
	Lighting St. John's latrine ...	29 76

BALANCES ON MARCH 31, 1894.

	Rs.	c.	Rs.	c.
Credit balance, General Account ...	—	—	71,523	48
Do. Deposit Account ...	—	—	978	23
			<u>72,501</u>	<u>71</u>
Less debit, Advance Account ...	—	—	4,454	72
			<u>68,046</u>	<u>99</u>
Credit balance ...	—	—	43,774	10
Credit balance, Assessment Account ...	43,774	10		
Less debit, Advance Account ...	—	—	29	76
			<u>43,744</u>	<u>34</u>
			<u>111,791</u>	<u>33</u>
Balance on December 31, 1893, including Rs. 30,000 in fixed deposit ...	—	—	62,560	44
Total balance ...	—	—	<u>174,351</u>	<u>77</u>

ASSESSMENT ACCOUNT.

REVENUE.	Estimated Revenue for 1894.		Receipts to Mar. 31 1894.		EXPENDITURE.	Estimated Disbursements Expenditure to Mar. 31, for 1894.		1894.	
	Rs.	c.	Rs.	c.		Rs.	c.	Rs.	c.
Consolidated rate under section 12 of Ordinance 7 of 1886, arrears of 1888 ...	45	0	0	20	Annuity for Waterworks ...	130,000	0	—	—
Do. do. do. 1891 ...	2,000	0	482	47	Maintenance of police ...	60,000	0	—	—
Do. do. do. 1892 ...	8,000	0	2,602	62	Lighting public streets ...	73,500	0	11,162	18
Do. do. do. 1893 ...	40,000	0	17,265	32	Salaries, fixed ...	14,810	0	3,702	48
Do. do. current, 1894 ...	230,000	0	32,257	78	Do. provisional ...	3,953	50	923	63
Costs ...	10,000	0	2,307	86	Allowances ...	480	0	120	0
Military contribution for lighting Fort ...	1,701	0	425	46	Stationery ...	400	0	113	34
Sale of water ...	65,000	0	7,897	76	Furniture ...	50	0	20	0
Interest ...	600	0	—	—	Printing and advertisements ...	500	0	23	85
Costs on recovery of dues for sale of water ...	38	5*	38	5	Commission to collectors ...	8,000	0	149	95
Miscellaneous ...	23	35*	23	35	Do. do. 1893 ...	1,500	0	1,470	33
Advances of previous years recover- ed or adjusted ...	195	99*	195	99	House numbers and street boards ...	150	0	81	79
					Refund of consolidated rate ...	250	0	2	20
					Do. do. 1893 ...	200	0	149	55
					Lighting Fort latrine ...	210	0	29	76
					Refund of water-rate ...	50	0	—	—
					Do. do. 1893 ...	70	0	46	44
					Costs in legal proceedings ...	500	0	—	—
					Miscellaneous ...	250	0	94	33
					For extension of gas and water ...	2,467	50	1,616	95
					Balance reserved for contingencies ...	60,000	0	—	—
					Est. No. 178 of 1893—Half cost of alteration to Municipal Council's Office ...	—	—	35	78
						<u>357,346</u>	<u>0</u>	<u>19,742</u>	<u>56</u>
					Balance ...	—	—	43,774	10
Total ...	<u>357,603</u>	<u>39</u>	<u>63,516</u>	<u>66</u>	Total ...	<u>357,346</u>	<u>0</u>	<u>63,516</u>	<u>66</u>

* Not in Budget.

METAL ROADS.

Expenditure on Estimate No. 82 (Rs. 36,952).—Amount reserved for Road Repairs upon Sub-Estimates.

EXPENDITURE.	Estimated Expenditure for 1894.		Disbursements to Mar. 31, 1894.	
	Rs.	c.	Rs.	c.
No. 194 ... Seabeach road ...	1,174	36	1,024	4
195 ... Panchikawatta ...	1,503	60	465	0
196 ... Union place ...	1,978	0	1,508	49
	<u>4,655</u>	<u>96</u>	<u>2,997</u>	<u>53</u>

Progress Report of Works for the Month of March, 1894.

The following is a general statement of work done under the various votes:—

No. of Estimate.	Service.	Commenced.	Completed.	Vote.		Approximate Expenditure up to date.	
				Rs.	c.	Rs.	c.
43	Cost of tools for market : made a step ladder, &c.	—	...	100	0	...	44 0
57	Cost of tools : made a hand cart for Dematagoda slaughter-house (allowed as per estimate) ...	—	Mar. 24	80	0	...	78 0
81.	General upkeep of roads : repaired roads, cleared weeds, cut side grass, cut overhanging branches, cut and deepened side drains ...	—	...	6,000	0	...	2,124 0
81	Lighting metal and gravel heaps : kept light at metal and gravel heaps in Union place, Panchikawatta road, and Base line road, &c. ...	—	...	1,000	0	...	150 0
84	Upkeep, Bridge-of-boats : adjusted planks of platform, nailed warped planks of platform to longitudinal beams, removed decayed and broken planks from platform and put new ones in their place; caulked leaks, repaired side batten bolts, fastened shaky wooden posts of hand rails of bridge, coiled oakum for caulking purposes, tightened moorings and straightened bridge, opened out bridge for boat traffic, &c., watched at night in the yard and workshop ...	—	...	5,700	0	...	295 0
86	Upkeep of Victoria park : swept garden and cleared weeds, cleared border of flower beds, dug earth round plants and manured, pruned trees, cut side grass of roads and footpaths, transplanted trees, and gravelled roads, &c. ...	—	...	5,000	0	...	1,165 0
87	Upkeep, Racket court and Jubilee fountain : swept rubbish daily, manured and watered ...	—	...	1,200	0	...	169 0
88	Upkeep, Gordon Gardens : pruned the hedge, repaired fence, cleared weeds from beds and paths, mowed grass, watered and manured plants, swept the garden daily ...	—	...	900	0	...	136 0
89	Upkeep, Galle Face esplanade : removed cattle droppings from the esplanade, dug out ant-hills, and filled holes ...	—	...	295	0	...	39 0
90	Upkeep, Campbell's park : cleared weeds, watered plants, repaired fence, transported manure from Dematagoda slaughter-house ...	—	...	1,300	0	...	266 0
93	Upkeep, filter bed, Dean's road market : removed silt accumulated in the filter bed ...	—	...	60	0	...	6 68
94	Conservancy of lake : removed weeds and floating vegetation :—						
	Between Galle Face Church and Pettah railway station ...						Rs. c. 38 83
	From boathouse, Kew road, round Kew latrine and Parson's road to military premises ...						54 99
	From Alston place, Hunupitiya, along the pansala and behind Bishop's College ...						52 48
				<u>146</u>	<u>30</u>		
		—	...	3,800	0	...	566 0
95	Conservancy of sewers and drains : Deepened open main drains, &c. :—						
	Between Skinner's road south and Paradise garden						cubes. Rs. c.
	Between Galkapanawatta and Lock-gate canal			395			28 98
	Between junction of Layard's Broadway and the fields						

No. of Estimate.	Service.	Commenced.	Completed.	Vote.		Approximate Expenditure up to date.	
				Rs.	c.	Rs.	c.
	Along Temple road grass field Cubes. Rs. c.						
	and back of Sangamitta school ...			1,350		18	82
	Between Skinner's road north and Billinwatta ...			458		40	41
	Opened 5 manholes and cleared barrel drain in Darf street...			—		56	38
	Deepened open main drain, Kachcheri grass garden ...			241		15	30
				<u>2,444</u>		<u>159</u>	<u>89</u>
96	Watering streets : streets have been watered on dry days in the Fort, Pettah, St. Sebastian, St. Paul's, Kotahena, New Bazaar, Maradana, Slave Island, and Kollupitiya Wards; tarred and repaired water carts ...	—	5,000	0	1,905 0
97	Urgent repairs : repaired water box, Bankshall street latrine; repaired water tap, Dematagoda slaughter-house; built cesspit opposite house No. 28, St. Joseph street; nailed loose planks of bridge in Dhobies' lane, Java lane, Churchyard lane, and renewing bridge planks in Madampitiya road; repaired drain between Alston's place and Hudson's road, Park street, Andival street, Barber street, De Wass lane, Dam street, Churchyard lane, Hospital street, Leechman's lane, Pickering's road ...	—	2,500	0	1,284 0
99	Repair of tools : repaired tools ...	—	1,000	0	279 0
100	Pay of watchers and coolies : watched store at night ...	—	395	34	51 0
105	Construction of 300 latrine buckets : made 48 latrine buckets ...	—	3,000	0	735 0
159	Dredging lake : dredged lake opposite Whittall & Co.'s store, Vauxhall street :—						
	Cut firewood, &c. ...			660		503	69
	Repaired mud barges ...			—		117	47
				<u>660</u>		<u>621</u>	<u>16</u>
160	Dredging St. Sebastian canal :—						
	Deepened canal near Mr. Leechman's mills, and behind Messrs. Volkart Brothers' oil store ...			170		208	50
	Repaired, patched, and caulked dredger ...			—		11	50
	Watchers ...			—		18	26
				<u>170</u>		<u>238</u>	<u>26</u>
161	Slave Island market (section 2) : made iron gate, planed planks for ceiling, built wall, pillars, and arches with brick and mortar, put up scaffolding, &c. ...	—	8,000	0	5,939 0
162	Construction of four sweeping machines : made centerings for making brushes at the workshop, work on contract ...	—	2,000	0	14 52
163	Footway, York street : repaired concrete mould, removed earth and filled sides, built gullies and steps, and plastered with cement ...	—	Mar. 17	...	522	0	481 0
165	Bridge, Alston place : built arch, walls, pillars, and bailed out water, pointed walls, transported sea sand, &c. ...	—	Mar. 16	...	1,500	0	1,289 0
169	Gutters for Town Hall roof : made gutters for the Town Hall roof ...	—	320	0	313 0
172	Queen street and Church street side drains : laid 9-in. concrete pipes ...	—	720	0	695 0
176	Victoria park pond and fixing fountain : deepened pond at the Victoria park ...	—	1,000	0	28 0
183	Union place drain : transported sea sand, made 9-in. half-round pipes, &c. ...	Mar. 5	200	0	133 0
185	Levelling hill, Alutmwata road : took levels... Mar. 7	Mar. 7	600	0	5 0
187	St. Paul's church boundary wall gate : made gate and posts ...	Mar. 9	52	0	39 0
191	Side drain, Jail road : transported sea sand, made 9-in. concrete pipes, transported pipes and laid ...	Mar. 10	242	0	220
194	Metalling Seabeach road ...	—	Mar. 6	...	1,174	36	(6)

No. of Estimate.	Service.	Commenced.	Completed.	Vote.		Approximate Expenditure up to date.	
				Rs.	c.	Rs.	c.
195	Metalling Panchikawatta road ...	Mar. 10	—	1,503	60	1,246	11
196	Metalling Union place ...	—	—	1,978	0	1,904	65
233	Gravelling road round Town Hall ...	Mar. 21	Mar. 27	73	48	71	84
131	Quarterly whitewashing and painting latrines : white and colourwashed, painted and tarred, &c., for the 1st quarter ...	—	—	620	0	—	—
133	Quarterly whitewashing, Dematagoda slaughter-house : white and colourwashed and tarred, &c., for the 1st quarter ...	—	—	756	0	162	50
	Further improvement in connection with hospital drain : filled side of Norris canal drain, &c. ...	—	—	800	0	402	82
<i>Deposit Account.</i>							
	Memorial Hall, St. Michael's school culvert : made 9-in. concrete pipe, transported same and laid ...	—	—	12	0	8	66
	Widening and improving Korteboam street : widened the road by levelling the broken-down house, made concrete blocks ...	Mar. 28	—	12,834	0	299	31
	Repairs to chairs, &c., Assessment Office : repaired chairs, &c. ...	—	—	—	—	2	63
	Filter stand and repairs to almirah : made a filter stand and repaired almirah ...	—	—	—	—	9	2
	Culvert, Vauxhall street, No. 2 : cut foundation, transported and laid concrete pipes, &c. ...	Mar. 15	—	330	0	211	0
	Kochchikade latrine : dug foundation for latrine, built foundation with cabook, brick and lime mortar (on contract) ...	—	—	6,000	0	—	—
1893.	Fire engine station, St. Sebastian : put up posts and erecting wattle and daub walls ...	—	—	1,000	0	—	—
63	St. John's new fish market : whitewashed, &c., and placed a grating, &c. ...	—	—	679	76	442	0
70	Improvement to Cramer's lane : made 9-in. concrete pipes and laid ...	—	—	80	11	6	9
<i>Advance Account.</i>							
	Construction of 12 vegetable stalls : plastered wall, made doors, and fixed, &c. ...	—	—	1,250	0	1,177	0
The Municipal Office, Colombo, April 13, 1894.				R. SKELTON, Superintendent of Works.			

MUNICIPALITY OF GALLE.

Minutes of Proceedings of a Meeting of the Municipal Council of Galle held at the Municipal Office on
March 17, 1894, at 3 p.m.

Present :—The Chairman ; Hon. Dr. Anthonisz ; R. L. Symes, Esq. ; C. L. M. Abdul Carim, Esq. ; and D. G. Gunawardene, Esq.

1. Read and confirmed Minutes of last Meeting.
2. Submitted revised draft regulations on the Rabies Ordinance.
Resolved,—That the regulations be referred to the Chairman for further consideration.
3. Submitted Sanitary's Officer's report for second quarter of 1893, with Superintendent's letter on improvements recommended therein, and a memorandum from the Secretary.
Resolved,—That the papers be referred to the Provincial Engineer and the Member for the Fort Ward.
4. Submitted letter from Mr. C. P. Hayley proposing the widening of a portion of Middle street.
Resolved,—That the consideration of the matter be deferred to the next Meeting, Mr. Hayley, from whom the suggestion comes, being absent.
5. Read a letter from the Colonial Surgeon on the subject of the excavation for railway purposes of the abandoned burial ground at the foot of the Roman Catholic hill ; also a letter on the same subject from the Sanitary Officer.
6. The subject of the formation of a fire brigade being brought up for consideration, it was—
Resolved,—That a number of men from the Volunteers be selected to be instructed in the working of the engine, and that the Chairman be requested to consult Major Murray as to the arrangements to be made to carry this out, and the remuneration to be granted the men.
7. Submitted accounts for the month of February.
8. Submitted Superintendent's report for February.

Confirmed :

R. W. LEVERES,
Chairman.

**Statement of Receipts and Disbursements on account of the Municipal Fund from January 1 to
March 31, 1894.**

No. 1.—GENERAL ACCOUNT.

RECEIPTS.	Estimated Amount.		Receipts. Rs. c.	DISBURSEMENTS.	Estimated Amount.		Disburse- ments. Rs. c.
	Rs.	c.			Rs.	Rs.	
Balance on December 31, 1893 ...	10,000	0	11,752 28	Salaries and pension ...	10,292	22	2,573 28
Taxes ...	14,385	0	10,629 99	General office expenses ...	810	0	167 23
Tolls ...	17,244	85	5,159 34	Revenue services ...	1,495	0	142 47
Stamp duties and fees ...	15,235	0	295 50	Lighting ...	3,617	60	1,063 77
Market licenses ...	4,868	0	1,239 22	Sanitary charges ...	6,386	0	944 48
Slaughter-house licenses ...	1,126	0	234 18	Market charges ...	690	0	161 53
Miscellaneous licenses ...	404	0	188 75	Slaughter-house charges ...	531	0	101 35
Judicial fines ...	1,440	0	283 75	Miscellaneous ...	12,955	0	4,598 44
Rents ...	3,320	0	508 95	Public works ...	51,114	0	3,495 40
Miscellaneous ...	688	0	757 40				
				Balance ...			13,247 95
							17,801 41
			<u>31,049 36</u>				<u>31,049 36</u>

No. 2.—ASSESSMENT ACCOUNT.

RECEIPTS.	Estimated Amount.		Receipt. Rs.	DISBURSEMENTS.	Estimated Amount.		Disburse- ments. Rs. c.
	Rs.	c.			Rs.	Rs.	
Balance on December 31, 1893 ...	1,961	21	947 6	Salaries of constable arachies ...	960	0	240 0
Assessment tax, arrears of 1892 and 1893 ...	546	82	1,045 95	Stationery and printing ...	120	0	60 0
Do. for 1894 ...	10,257	37	1,278 55	Commission to collectors ...	680	0	156 7
				Assessment clerk ...	540	0	135 0
				House numbers ...	50	0	6 15
							597 22
				Balance ...			2,674 93
			<u>3,272 15</u>				<u>3,272 15</u>

No. 3.—WATERWORKS ACCOUNT.

REVENUE.	Amount.		Total. Rs. c.	EXPENDITURE.	Amount.		Total. Rs. c.
	Rs.	c.			Rs.	Rs.	
Loan from Government ...	70,000	0		Cost of erecting reservoir ...	40,278	23	
Contribution from General Fund ...	6,300	0		Cost of piping and laying them ...	27,836	87	
Interest, rebate, sale of materials, rent, mulct ...	1,383	22		Land for reservoir ...	4,837	27	
			<u>77,683 22</u>	Catch-drains to reservoir ...	443	89	
				Reports ...	987	80	
				Sundries ...	498	45	
				Upkeep of Waterworks ...	733	34	
				Interest on Waterworks ...	134	24	
				Clearing bed of reservoir ...	385	57	
				Building a wall at Bikke ...	187	50	
				Balance ...			76,323 16
			<u>77,683 22</u>				1,360 6
							<u>77,683 22</u>

J. E. ANTHONISZ,
Secretary.

(6)

Progress Report of Work done brought up to March 31, 1894.

Description of Work.	Amount of Vote.		Expenditure in March.		Expenditure up to March 31, 1894.		Balance.	
	Rs.	c.	Rs.	c.	Rs.	c.	Rs.	c.
Permanent repair of roads	8,000	0	760	50	2,317	50a	5,682	50
General upkeep of roads	3,000	0	337	93	714	49b	2,285	51
General upkeep of bridges	1,500	0	432	38	975	98c	524	2
Carts, building new	335	0	140	0	300	0d	35	0
Carts, repair of old	400	0	38	0	126	0e	274	0
Repair of Municipal buildings	500	0	54	53	195	78f	304	22
Improving drainage, Fort	4,000	0	732	50	732	50g	3,267	50
Whitewashing markets	150	0	25	50	39	50	110	50
Watering streets	120	0	50	0	50	0	70	0
Clearing canals and reclaiming swamps	2,000	0	330	0	577	94h	422	6
Minor works	3,000	0	200	0	220	20i	27	80
Clearing rampart wall	250	0	60	0	60	0	190	0
Victoria park and planting trees in town...	814	0	96	57	197	7	616	93
Wind mill	150	0	16	50	57	0j	93	0
Improving markets	800	0	22	0	42	5k	757	95
Improving Municipal Office	300	0	83	50	161	97l	138	3
Improving sea bathing place	300	0	144	90	144	90m	155	10

(a) Metalled 79 lines and gravelled 90 lines of road.

(b) Repaired superficially 405 squares of road, trimmed sides 142 lines, and cleared side drains 147 lines.

(c) Purchased timber for supporting the Bope iron bridge, purchased 100 planks for bridges, and repaired Miliduwa bridge, Attoya bridge, Footbridge, Bope bridge, bridge on the Hirimbure cross road, Hinne road bridge.

(d) Built two scavenging carts and one smallpox cart.

(e) Repaired two scavenging carts, 5 water casks, 2 iron hand carts.

(f) Repaired slaughter-house, sea bathing-place, Talbot town wells, and cattlepound shed.

(g) Building a sewer in Pedlar street, Fort.

(h) Embanking Parana-ela and making a road over the reclaimed ground, used 700 coconut stakes, cleared Kepu-ela.

(i) Built a cart shed at Cotton Garden.

(j) New sails to wind mill.

(k) Fort market repaired and improved.

(l) Supplied iron grating to arches over doors and windows; bolts to doors; a screen across the room.

(m) Repaired sea bathing-place near Eolus Bastion.

NOTICES IN TESTAMENTARY ACTIONS.

In the District Court of Kalutara.

Order Nisi.

Testamentary Jurisdiction { In the Matter of the Last Will and Testament of Delpechittra Acharige Don Manuel and his wife Dewasurendra Acharige Dona Simona, deceased, of Panadure.

THIS matter coming on for disposal before F. J. de Livera, Esq., District Judge of Kalutara, on the 10th day of April, 1894, in the presence of Mr. Henry S. Jayawickrama, Proctor, on the part of the petitioner Delpechittra Acharige Don Bastian, of Panadure; and the affidavits of the said Delpechittra Acharige Don Bastian, dated the 9th April, 1894, and of the notary and the attesting witnesses dated 4th April, 1894, having been read:

It is ordered that the will of the said Delpechittra Acharige Don Manuel and his wife Dewasurendra Acharige Dona Simona, deceased, dated 24th April, 1886, and now deposited in this court, be and the same is hereby declared proved.

It is further declared that the said Delpechittra Acharige Don Bastian is entitled to have letters of administration with copy of the will annexed issued to him, unless the following persons—namely, 1, Biagama Acharige Lewis Perera of Panadure; 2, Kolamunnegalganage Gabriel Thelis of Beruwala; 3, Delpechittra Acharige Dona Christina *alias* Catherina of Beruwala; 4, Delpechittra Acharige Dona Selestina of Kalubowila; 5, Biygama Acharige Gabriel Naide of Kehelwatta in Panadure; 6, Delpechittra Acharige Dona Luciana of Panadure; 7, Delpechittra Dona Bastiana of Panadure, shall, on or before the 10th day of May, 1894, show sufficient cause to the satisfaction of this court to the contrary.

F. J. DE LIVERA,
District Judge.

The 10th day of April, 1894.

In the District Court of Kandy.

Order Nisi.

Testamentary Jurisdiction { In the Matter of the Estate of Arubbala Jayasundera Mudiannelage Punchirala Korala, late of Tispane in the Pallepone korale, of Kotmale, deceased.

Arubbala Jayasundera Mudiannelage Kiri Banda, of Tispane Petitioner.

And

Samarakoon Mudiannelage Ram Menika, of Tispane..... Respondent.

THIS matter coming on for disposal before John Henricus de Saram, Esq., District Judge of Kandy, on the 10th day of April, 1894, in the presence of Messrs. Sproule & Sproule, Proctors, on the part of the petitioner Arubbala Jayasundera Mudiannelage Kiri Banda; and the affidavit of the said Arubbala Jayasundera Mudiannelage Kiri Banda, dated the 21st day of February, 1894, having been read:

It is declared that the said Arubbala Jayasundera Mudiannelage Kiri Banda is the son of Arubbala Jayasundera Mudiannelage Punchirala Korala, and as such is entitled to have letters of administration to the estate of Arubbala Jayasundera Mudiannelage Punchirala Korala, deceased, issued to him, unless the respondent above-named shall, on or before the 11th day of May, 1894, show sufficient cause to the satisfaction of this court to the contrary.

J. H. DE SARAM,
District Judge.

The 10th day of April, 1894.

In the District Court of Kandy.

Order Nisi.

Testamentary } In the Matter of the Last Will and
Jurisdiction. } Testament of Thomas Brodie, late of
No. 1,825. } Kandy, deceased.

THIS matter coming on for disposal before John Henricus de Saram, Esq., District Judge of Kandy, on the 20th day of April, 1894, in the presence of Mr. Vanderwall, Proctor, on the part of the petitioner Louisa Welhelmina Brodie; and the affidavits of the said Louisa Welhelmina Brodie, dated the 14th day of April, 1894, and of Edmund Lawson Siebel, Francis Vanderwall, and James de Silva, dated the 14th day of April, 1894, having been read:

It is ordered that the will of the late Thomas Brodie of Kandy, deceased, dated the 14th day of September, 1893, be and the same is hereby declared proved, unless any person shall, on or before the 18th day of May, 1894, show sufficient cause to the satisfaction of the court to the contrary.

It is further declared that the said Louisa Welhelmina Brodie is one of the executrix named in the will, and that she is entitled to have probate of the same issued to her accordingly, unless any person shall, on or before the 18th day of May, 1894, show sufficient cause to the satisfaction of the court to the contrary.

J. H. DE SARAM,
District Judge.

The 20th day of April, 1894.

In the District Court of Jaffna.

Order Nisi.

Testamentary } In the Matter of the Estate of the late
Jurisdiction. } Neelynar Paramanather, of Varany
No. 601. } Idaikurichy, deceased.

Paramanather Canther, of Varany Idaikurichy. Petitioner.

Vs.

1, Vethanayagam, widow of Paramanather ;
and 2, Paramanather Sithemparanather, of
Varany Idaikurichy Respondents.

THIS matter of the petition of Paramanather Canther, of Varany Idaikurichy, praying for letters of administration to the estate of the above-named deceased, Neelynar Paramanather, of Varany Idaikurichy, coming on for disposal before Patrick William Conolly, Esq., District Judge, on the 23rd day of April, 1894, in the presence of Mr. T. M. Tampoo, Proctor, on the part of the petitioner; and the affidavit of the petitioner, dated the 19th day of March, 1894, having been read: It is declared that the petitioner is one of the sons and heirs of the said intestate, and is entitled to have letters of administration to the estate of the said intestate issued to him, unless the respondents or any other person shall, on or before the 31st day of May, 1894, show sufficient cause to the satisfaction of this court to the contrary.

P. W. CONOLLY,
District Judge.

Signed this 23rd day April, 1894.

In the District Court of Chilaw.

Order Nisi.

Testamentary } In the Matter of the Intestate Estate
Jurisdiction. } of Kamachchi, late of Udappu,
No. 448. } deceased.

THIS matter coming on or for disposal before Edward Thomas Noyes, Esq., District Judge of Chilaw, on the 15th day of March, 1894, in the presence of Mr. N.

J. Martin, Proctor, on the part of the petitioner Sinna Tamby of Udappu; and the affidavit of the said Sinna Tamby, of Udappu, dated 16th January, 1894, having been read: It is ordered that the said Sinna Tamby, of Udappu, be and he is hereby declared entitled to have letters of administration to the estate of the late Kamachchi, of Udappu, issued to him, and the same are hereby granted, unless any person shall, on or before the 14th day of May, 1894, show sufficient cause to the contrary.

E. T. NOYES,
District Judge.

In the District Court of Badulla.

Order Nisi.

No. B/47. In the Matter of proving the Last Will and Testament of Assen Kandu Ummah, late of Badulla, deceased.

THIS matter coming on for final determination before John George Fraser, Esq., District Judge of Badulla, on the 9th day of April, 1894, in the presence of Usup Lebbe Mohammed Abdul Cader, the petitioner; and the affidavits of the said Usup Lebbe Mohammed Abdul Cader, Salasa Ousman, Ousman Mohammed Jaffer, Ahmadu Lebbe Marikar Habibu Mohammed, Akkadi Lebbe Nooher Lebbe, Sinnan Bai Kader, Kader and Dole Mannan Mohammed having been read: It is ordered that the will dated 15th March, 1894, of Assen Kandu Ummah, late of Badulla, deceased, be and the same is hereby declared proved. It is further declared that the said Usup Lebbe Mohammed Abdul Cader is the executor named in the said will, and that he is entitled to have probate of the same issued to him accordingly, and it is ordered that probate of the will of the said Assen Kandu Ummah be issued to the said Usup Lebbe Mohammed Abdul Cader.

J. G. FRASER,
District Judge.

Badulla, 9th April, 1894.

In the District Court of Ratnapura.

No. 433. In the Matter of the Estate and Effects of Kos Mohamado Nina Lebbe, deceased.

THIS matter coming on for disposal before J. H. F. Hamilton, Esq., Acting District Judge of Ratnapura, on April 24, 1894, in the presence of Mr. C. Vandenberg, Proctor, on the part of the petitioner Mahallam Sego Abdul Cader Saibo Abdul Rahiman Marikar; and the affidavit of Colende Marikar Ismail Lebbe Marikar of Kalutara, both dated the 24th April, 1894, having been read: It is ordered that Mahallam Sego Abdul Cader Saibo Abdul Rahiman Marikar be and he is hereby declared entitled to have letters of administration to the estate of Kos Mohamado Nina Lebbe, deceased, issued to him, as son-in-law of the deceased, unless Majiatte Wachia, his daughter, Habibu Umma, the widow, Kos Mohamado Junuso Lebbe, Kos Mohamado Tambi, Kos Mohamado Asena Marikar, Kos Mohamado Jaynambo Nachia, and Kos Mohamado Asia Nachia, the brothers and sisters, shall, on or before the 21st day of May, 1894, show sufficient cause to the satisfaction of this court to the contrary.

J. H. F. HAMILTON,
Acting District Judge.

The 30th April, 1894.

NOTICES OF INSOLVENCY.

In the District Court of Colombo.

No. 1,794. In the matter of the insolvency of William Morton Smith, as individual and as partner in the firm of W. M. Smith & Company.

NOTICE is hereby given that the issue of certificate of conformity to the above-named insolvent was suspended on April 9, 1894, for one year, and that the certificate when issued will be of the second class.

By order of court,

J. B. MISSE,
Secretary.

Colombo, April 13, 1894.

No. 1,798. In the matter of the insolvency of Vaitheyam Alangaram.

NOTICE is hereby given that the issue of certificate of conformity to the above-named insolvent was suspended on March 15, 1894, for five months, and that the certificate when issued will be of the third class.

By order of court,

J. B. MISSE,
Secretary.

Colombo, April 13, 1894.

No. 1,799. In the matter of the insolvency of Kavana Ahamado Allie, of 3rd Cross street, Pettah, Colombo.

NOTICE is hereby given that a meeting of the creditors of the above-named insolvent will take place at the sitting of this court on May 17, 1894, to grant certificate to the insolvent.

By order of court,

J. B. MISSE,
Secretary.

Colombo, April 20, 1894.

No. 1804. In the matter of the insolvency of Wannakuwattewaduge Manuel Fernando, of Korawella in Moratuwa.

NOTICE is hereby given that a meeting of the creditors of the above-named insolvent will take place at the sitting of this court on May 17, 1894, to appoint an assignee.

By order of court,

J. B. MISSE,
Secretary.

Colombo, April 24, 1894.

No. 1,808. In the matter of the insolvency of Benjamin Peter de Silva, of Colombo.

WHEREAS the above-named Benjamin Peter de Silva, of Colombo, was on April 23, 1894, adjudged insolvent by the District Court of Colombo, and an order has been made by the said court placing the estate of the said insolvent under sequestration in the hands of the Fiscal: Notice thereof is hereby given to all concerned; and notice is also hereby given that the said court has appointed that two public sittings of the court will be held, to wit, on May 31 and June 14, 1894, for the said insolvent to surrender and conform; and for such other proceedings in the said matter as may then be competent under the Ordinance No. 7 of 1853, intituled "An Ordinance for the due collection, administration, and distribution of Insolvent Estates."

By order of court,

J. B. MISSE,
Secretary.

Colombo, May 1, 1894.

No. 1,809. In the matter of the insolvency of Oona Ismail Lebbe Marikar, of No. 82, Bankshall street, Colombo.

WHEREAS the above-named Oona Ismail Lebbe Marikar was on May 1, 1894, adjudged insolvent by the District Court of Colombo, and an order has been made by the said court placing the estate of the said insolvent under sequestration in the hands of the Fiscal: Notice thereof is hereby given to all concerned; and notice is also hereby given that the said court has appointed that two public sittings of the court will be held, to wit, on May 31 and June 14, 1894, for the said insolvent to surrender and conform, and for such other proceedings in the said matter as may then be competent under the Ordinance No. 7 of 1853, intituled "An Ordinance for the due collection, administration, and distribution of Insolvent Estates."

By order of court,

J. B. MISSE,
Secretary.

Colombo, May 1, 1894.

In the District Court of Kandy.

No. 1,340. In the matter of the insolvency of Kaiambo Kangany.

NOTICE is hereby given that a meeting of the creditors of the above-named insolvent will take place at the sitting of this court on June 1, 1894, for the consideration of the grant of a certificate to the insolvent.

By order of court,

A. SANTIAGO,
Secretary.

Kandy, April 30, 1894.

No. 1,343. In the matter of the insolvency of H. Johannes Soysa alias D. J. Gomes.

WHEREAS the above-named H. Johannes Soysa alias D. J. Gomes has filed a declaration of insolvency and a petition for the sequestration as insolvent of his own estate, under the Ordinance No. 7 of 1853, and it appears that he has been in actual custody within the walls of a prison for debt for more than 21 days: Notice is hereby given that the said court has adjudged him an insolvent accordingly, and that two public sittings of the court, to wit, on May 25 and June 8, 1894, will take place for the insolvent to surrender and conform to, agreeably to the provisions of the said Ordinance, and for the taking of the other steps set forth in the said Ordinance, of which creditors are hereby required to take notice.

By order of court,

A. SANTIAGO,
Secretary.

Colombo, April 30, 1894.

In the District Court of Badulla.

No. 85. In the matter of the insolvency of Pana Muna Katu Bawa, of Narangolla.

NOTICE is hereby given that the second sitting in this case has been adjourned for May 8, 1894.

By order of court,

R. SOLOMONS,
Secretary.

Badulla, April 25, 1894.

NOTICES OF FISCALS' SALES.

Western Province.

In the District Court of Colombo.

Weerahennedige Cornelis Fernando, of
Rawatawatta in Moratuwa Plaintiff.
No. 4,042/C. Vs.
Kumaragewattage Manuel Fernando, of
Moratumulla in Moratuwa Defendant.

NOTICE is hereby given that on June 1, 1894, commencing at 2 o'clock in the afternoon, will be sold by public auction at the respective premises the following mortgaged properties decreed to be sold under the decree entered in the above case, viz. :—

1. All that portion of the garden called Paanderiagahawatta, together with all the plantations standing thereon (exclusive of two cocoanut trees marked X), situated at Rawatawatta in Moratuwa in the Pallepattu of Salpiti korale; and bounded on the north by the garden of Colombege Daniel Fernando, on the east by a portion of land belonging to Kumaragewattage Francisku Fernando and another, on the south by the portion of land belonging to Thewaratanirige Francisku Fernando, and on the west by the portion of land belonging to Kodimarakkalage Bastian Fernando, containing in extent 80 ft. and 8 in. in length from east to west and 76 ft. in breadth from north to south.

2. All that remaining portion of a portion of Paanderiagahawatta aforesaid, exclusive of 22.99 square perches towards the west, now sold; and bounded on the north by the field, on the east by the portion of the same land allotted to Colombege Pedro Peiris, on the south by the portion of the same land which is in the name of Mahamarakkalage Hendrick Istambo, and on the west by the Luna-ganga, containing in extent about 50 cocoanut plants planting.

3. Another portion of Paanderiagahawatta aforesaid; and bounded on the north by the garden of Colombege patabendige Pedro Fernando, on the east by the remaining portion of the half share belonging to Bastian Fernando, on the south by the lands belonging to Kumaragewattage Manuel Fernando and others, and on the west by the garden of Dodanpahalage Maria Fernando, containing in extent 44 cubits in length from east to west and 38 cubits in breadth from north to south.

4. All that eastern half share of another portion of Paanderiagahawatta aforesaid, together with the buildings standing thereon; and bounded on the north by a portion of the same land, on the east by a portion of the same land belonging to Colombege patabendige Bastian Fernando, on the south by the portion of the same land purchased by Colombege patabendige Elias Fernando, and on the west by the garden of Mahamarakkalage Hendrick Istambo, containing in extent about 40 cocoanut plants planting.

5. Another portion of Paanderiyawatta aforesaid, with the buildings standing thereon, and bounded on the north by the half share of the same land belonging to Madawanage Bastian Fernando, on the east by the high road leading from Colombo to Galle, on the south by the land belonging to Warnaculasuriyawadumestirige Francisco Mendis, and on the west by the land belonging to Kumaragewattage Manuel Fernando, containing in extent about 20 square perches.

6. Another portion of Paanderiagahawatta aforesaid, together with the two cocoanut trees separated to this land from the garden of Anthony Fernando (excluding therefrom ten bearing cocoanut trees and 8/9 of a jak tree standing thereon); and bounded on the north by an owita and the garden of Colombege Anthony Fernando, on the east by a land belonging to Colombege Anthony Fernando, on the south by the garden of Colombege Pedro Fernando, and on the west by the garden of Colombege Elias Fernando, containing in extent 10.75 square perches.

7. One-half part of another portion of Paanderiyagahawatta aforesaid and of the buildings standing thereon; and bounded on the north and east by the portion of the same land, on the south by the garden of Francis Fernando, and on the west by the garden of Joseph Fernando, containing in extent 19.3 square perches.

Deputy Fiscal's Office,
Lunawa, April 23, 1894.

P. PERERA,
Deputy Fiscal.

In the District Court of Colombo.

The Bank of Madras Plaintiff.
No. 5,201/C. Vs.
The Colombo Laundry Company, Limited,
Slave Island, Colombo Defendants.

NOTICE is hereby given that on Saturday, May 26, 1894, at 3 o'clock in the afternoon, will be sold by public auction at the place of business of the defendant Company above-named at Slave Island, Colombo, the following property, viz. :—

All that lease dated March 30, 1892, granted by William Henry Davies to the defendant Company of all that portion coloured blue in the plan annexed to the said lease and marked A, containing in extent about 3 roods, and being part of all those lands and premises called and known as the Fairfield Ironworks, comprising all those two adjoining lots Nos. 3 and 4 of an allotment of land in the Maradana Cinnamon Gardens; lot No. 3 being bounded on the north-east by Mess House street, now called Union road, on the south-east by lot No. 4, land purchased by Henedige Juanis Pieris, on the south-west by the property of the said Henedige Juanis Pieris, and on the north-west by lot No. 2, land purchased by Abubaker Marikar, containing in extent 2 roods and 34 perches, save and except a certain road or the right-of-way now existing along the western boundary of the said lot No. 3; lot No. 4 being bounded on the north-east by Mess House street now called Union road, on the south-east by lot No. 5, land purchased by Mrs. Morris, on the south-west by the property of the said Henedige Juanis Pieris, and on the north-west by lot No. 3, land purchased by the said Henedige Juanis Pieris, with all the buildings and other the rights, easements, and appurtenances belonging to the said portion or used or enjoyed therewith for the unexpired term to be completed and ended on September 30, 1896, together with all the plant, machinery, fittings, furniture, and all the other articles and effects whatever standing or being on the said premises.

Fiscal's Office,
Colombo, May 1, 1894.

W. N. S. ASERAPPA,
Acting Deputy Fiscal.

In the District Court of Colombo.

Hettiakandage Santiago Fernando, of Moratuwa Plaintiff.
No. C/2,859. Vs.
Ahamado Lebbe Marikar Mariambu Natchia,
widow of Meera Lebbe Marikar Uduma
Lebbe Marikar, of Vauxhall street in
Colombo Defendant.

NOTICE is hereby given that on Monday, May 28, 1894, at 3 o'clock in the afternoon, will be sold by public auction at the premises the following property decreed by the decree entered in the above case, viz. :—

An allotment of land with the houses constructed thereon, situated to the west of Cemetery yard lane, Slave Island, in Colombo; bounded on the north by the property of Cottygoodege Juan Perera, on the east by the Church yard lane, on the south by the property of Tamby Nury, and on the west by the land said to belong to the Crown, containing in extent 19.92 square perches.

Fiscal's Office,
Colombo, May 1, 1894.

W. N. S. ASERAPPA,
Acting Deputy Fiscal.

In the District Court of Colombo.
 Hettiakandage Santiago Fernando, of Mora-
 tuwa..... Plaintiff.
 No. C/2,861. Vs.

1, Ahamado Lebbe Marikar Mariambu Natchia
 of Vauxhall street in Colombo, widow of
 the late Meera Lebbe Marikar, deceased ;
 and 2, Ahamado Lebbe Marikar Mohammed
 Lebbe Marikar, of Colombo.....Defendants.

NOTICE is hereby given that on Monday, May 28,
 1894, at 4 o'clock in the afternoon, will be sold by
 public auction at the premises the following property,
 decreed by the decree entered in the above case, viz. :—

All that part of a garden called Casie Chettywatta,
 situated at Maradana within the gravets of Colombo, with
 all the buildings thereon ; bounded on the north and west
 by the other part of this garden of Segoe Lebbe Ahamado
 Lebbe Marikar, on the east by the lake, and on the south
 by the other part of this garden of Kadu Natchia, wife of
 Meedin Lebbe, containing in extent 8.59 square perches
 more or less.

2. Another part of the said garden called Casie Chetty-
 watta, and all the buildings thereon ; and bounded on the
 north by the other part of this garden of Ruke Gattoo
 Natchia, wife of Mohamado, on the east by the lake, on
 the south by the property of J. M. Robertson, Esq., and
 on the west by the garden of Segoe Lebbe Ahamado Lebbe
 Marikar, containing in extent 8.86 square perches, which
 said two portions of land now form one property, and bear
 assessment No. 6, situated at Vauxhall street in Colombo ;
 and bounded on the north by the property of Muttutan-
 trige Siman Fernando, on the east by the lake, on the
 south by the house No. 7, on the west by the property of
 Segoe Lebbe Ahamado Lebbe Marikar, containing in
 extent 17.45 square perches.

Fiscal's Office,
 Colombo, May 1, 1894.

W. N. S. ASERAPPA,
 Acting Deputy Fiscal.

Southern Province.

In the District Court of Galle.

Ana Lana Suna Suppramanian Chetty, of
 India, by his attorney Ana Lana Suna Adai-
 kappa Chetty, of Kaluwella.....Plaintiff.
 No. 2,132. Vs.

1, Abdulla Cassim Ibrahim, of China Garden ;
 2, Cassim Seusa ; 3, Cader Ibrahim Pakir
 Mohidin, both of China Garden.....Defendants.

NOTICE is hereby given that on the days and hours
 under-mentioned will be sold by public auction
 the following property, viz. :—

On Monday, May 28, 1894, at 4 o'clock in the
 afternoon, at the spot.

1. An undivided one-half part of the fruit trees and
 soil of lot No. 38 of the garden Kekiribokkewatta *alias*

Chinawatta, together with the house standing thereon,
 situate at Kumbalwella.

2. The fruit trees and soil of an apportioned lot of
 the garden called Kekiribokkewatta, together with the
 nine cubits' tiled house standing thereon, situate at
 Kumbalwella.

3. An allotment of land Chenakorotowa *alias* Kekiri-
 bokkewatta in favour of Neina Markar Amina Umma,
 together with the nine cubits' tiled and plastered house
 standing thereon, situate at Kumbalwella.

On Tuesday, May 29, 1894, commencing at 3 o'clock
 in the afternoon, at the spot.

4. An undivided one-half part of the field Kaluwella-
 deniya, in extent one bag of 12 kurunies, situate at Ihal-
 goda in Akmimana.

5. The field called Pahalkalufwaladeniya, in extent
 30 kurunies of paddy, situate at Ihalagoda.

On Wednesday, May 30, 1894, commencing at 12
 o'clock noon, at this office.

6. All that mortgage bond to secure the repayment
 of a sum of Rs. 300, the property being possessed in lieu
 of interest, bearing No. 9,171, dated June 9, 1890,
 attested by C. W. A. Seneviratna, Notary.

7. All that mortgage bond to secure the repayment of
 a sum of Rs. 1,000, bearing interest at 12 per cent. per
 annum, to be paid on demand, No. 1,100, dated January
 12, 1891, attested by Wm. H. Andree Jansz, Notary.

8. All that mortgage bond to secure the repayment
 of a sum of Rs. 250, bearing interest at 18 per cent. per
 annum, to be paid quarterly, No. 9,168, dated June 7,
 1890, attested by C. W. A. Seneviratna, Notary.

9. All that mortgage bond to secure the payment of a
 sum of Rs. 400, bearing interest at 10 per cent. per annum,
 to be paid quarterly, No. 1,302, dated April 30, 1888,
 attested by E. R. Anthonisz, Notary, assigned to the said
 first defendant by deed of assignment No. 1,562, dated
 June 10, 1890, attested by the same notary.

10. All that mortgage bond to secure the repayment
 of a sum of Rs. 2,000, bearing interest at 15 per cent. per
 annum, to be paid on demand, No. 1,338, dated October 31,
 1891, attested by Wm. H. Andree Jansz, Notary ;
 property mortgaged by the writing obligatory dated
 November 6, 1891, and decreed by the judgment entered
 in the above case bound and executable for the said
 judgment.

This writ is issued to levy a sum of Rs. 2,751, with
 interest on Rs. 2,000 at 15 per cent. per annum from
 August 5, 1893, till payment in full.

H. J. WOUTERSZ,
 Deputy Fiscal.

Fiscal's Office,
 Galle, April 19, 1894.

REVENUE NOTICES.

Continued from page 955.

NOTICE is hereby given that on Friday, May 11, 1894, at 2 P.M., will be put up for resale at the Colombo Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Western Province from June 1 to June 30, 1894, and Toll Rents from June 1 to December 31, 1894, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of April, 1894.

The purchasers at the resale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rents.—Colombo, Negombo.

Bridges.—Embulgama, Andiambalam, Sitawaka, Giriulla, Toppu, Dandugama.

Canals.—Negombo, Kalutara, Lock-gate at St. Sebastian, Kitampahuwa.

Ferries.—Hanwella, Kitulgahawatta, Munamalwatta, Pugoda, Siduwa, Anguruatota, Kepuela, Mutuwadiya, Mutwal.

Roads.—Ja-ela to Henaratgoda, Pasyala to Hanwella, Mirihana to Mattegoda, Kelaniya to Henaratgoda, Pamanakada to Horana, Hanwella to Nambapana, Negombo to Dunagaha, Minuwangoda to Kotadeniyawa, Selathandiya to Alutapola, Veyangoda to Attanagala, Pasyala to Giriulla, Negombo to Giriulla between the 16th and 18th mileposts, Kotte to Kaduwela, Panadure to Nambapana, Negombo to Giriulla between 4th and 6th and 8th and 9th mileposts, Colombo to Kandy between 10th and 12th mileposts, Colombo to Kandy between 21st and 23rd mileposts, Bandaragama to Waskaduwa, Alutgama to Radawana, Colombo to Kesbewa, Colombo to Aviesawella, Kotadeniyawa to Mirigama.

E. ELLIOTT, Acting Government Agent.

The Kachcheri, Colombo, May 1, 1894.

විෂ් 1894 ක්වු ජුනි මස 1 වෙනි දින පටන් වෂ් 1894 ක්වු ජුනි මස 30 වෙනි දින අක්වා බස්සාරසි දියාවේ වෙනි පහත සඳහන්වෙන කොසියම් අරක්ක රේන්දකක් සහ විෂ් 1894 ක්වු ජුනි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පාලම් රේන්දකක් නමුත් පළමු ගැනුම්කාරයින් විසින් විෂ් 1894 ක්වු අප්‍රේල් මාසේ මාසවුදල විෂ් 1894 ක්වු

මැයි මස 11 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දින කදී නොගෙව්වොත් ඔහුන්ගේ අලාභිට වෙනුව එක් රේන්ද වෂ් 1894 ක්වු මැයි මස 11 වෙනි සිකුරාදා දවල් 2කේ කනිසමට කොළඹ කව්චේරියේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඔහුය.

කොළඹ සහ මහවුවේ අරක්ක රේන්දද.

ඇඹුල්ගමද, දඹුලුගමද, ආසිඳුමිබලමේද, කෝස්පුමේද, සිඟාවක සහ හිරිඳුල්ලේ පාලම් රේන්දද.

මහවුවේද, කළුතරද, සත්තබස්නියමේ සහ කික්කන් පහුවෙන් ඇලරේන්දද.

මෝදරද, හන්වැල්ලේද, කිතුල්ගමවත්තේද, මුහුමල්වත්තේද, පුගොඩද, සිදුවේද, අඟුරුවාගොවේද, කැපුඇලේ සහ මුතුවාසියේත් තොටුපල් රේන්දද.

ඊසැලේ සිට හෙතරත්තොඩවද, පස්සාලේ සිට හන්වැල්ලවද, මිරිහානේ සිට මන්නේතොඩවද, කැලනියේ සිට හෙතරත්තොඩවද, පාමන්කඩ සිට හොරනවද, හන්වැල්ලේ සිට නඹාපානවද, මහවුවේ සිට දුනාගමවද, මුහුමල්වත්තොඩ සිට කොටදෙකියාවවද, පෙල්ලන්ත හන්දියේ සිට අළුතාපොලවද, වේසන්තොඩ සිට අත්තනගල්ලවද, පස්සාලේ සිට හිරිඳුල්ලවද, මහවුවේ සිට හිරිඳුල්ලවද සහ පාරේ හැකුක්ම 16යේ සහ 18වේ කනු අතරේද, කෝව්වේ සිට කඩුවෙලවද, පානදුරේ සිට නඹාපානවද, මහවුවේ සිට හිරිඳුල්ලවද සහ පාරේ හැකුක්ම 4වේ සහ 6යේද, 8වේ සහ 9යේ කනු අතරේද, කොළඹ සිට නුවරට සහ පාරේ හැකුක්ම 10යේ සහ 12යේ කනු අතරේද, 21කේ සහ 23කේ කනු අතරේද, බන්ධාරගම සිට වස්කඩුවවද, අළුත්ගම සිට රදුවානවද, කොළඹ සිට කැප්බාවවද, කොළඹ සිට අවිස්සාවෙල්ලවද, කොටදෙකියාවේ සිට මිරිගමට සහ පාරේ රේන්දද.

ඊ. එලියරි, වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වමිහ.

විෂ් 1894 ක්වු මැයි 1 වෙනි දින කොළඹ කව්චේරියේදීය.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 170, P. OF S.

Colonial Secretary's Office, Colombo, April 30, 1894.

At noon on Tuesday, June 5, 1894, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land in Uda pattu of Kuruwiti korale. Preliminary plan 432.

Table with 6 columns: Lot, Name of Land, Village, Name of Applicant, Description, Extent. Rows include Pettadeniya, Ketaliyanpalla, U. L. Casim Levvai, Paddy field, 3 0 19, etc.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1123	Annakkagalahena	Ketaliyanpalla	T. B. Ekneligoda, Rate-mahatmaya	Jungle	4 1 20
1124	Horagahadeniya	do.	do.	Deniya	3 3 23
1125	Do.	do.	do.	do.	4 1 26
1126	Kiriwanakadahena	do.	do.	Jungle	3 3 14
Preliminary plan 65.					
121	Batahena	Ketaliyanpalla	Louis P.era	Chena	5 0 36
122	Batahadeniya	do.	do.	Deniya	1 2 3
123	Batahena	do.	L. M. A. Levvai	Chena	12 2 11
Preliminary plan 321.					
683	Bandarahena	Ketaliyanpalla	T. B. Ekneligoda, Rate-mahatmaya	Chena	8 0 0
Preliminary plan 392.					
956	Mahakanattamukalana	Ellawala	V. Hatanchiya	Forest	23 3 25

Upset price,—Rs. 10 per acre, except for lot 956 in preliminary plan 392, for which the upset price is Rs. 30 per acre; in view of the valuable standing timber upon it.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 170, P. OF S.

වම් 1894 ක්වු අප්‍රේල් මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිස්ථානයන්සේගේ කන්කෝරුවේදීය.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිම් කොටස් වම් 1894 ක්වු ජුනි මස 5 වෙනි දිනට අහඹු වාද දැල් සබරගමු දිසාවේ ඒජන්ත උපන්තාන්සේ විසින් රත්නපුරේ කවිවේරියේදී ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විකුණනුට හෝ බේරීමක් කරනුට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කුරුවිටිකෝරලේ උඩපන්තුවේ පිහිටි ඉඩම්කවිටි දහහතරක්.

සිතියම 432. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ගම.	ඉල්ලුම්කාරයා.	අඟුම.	මහත. අ. රු. ප.
1118	පෙන්නා දෙනිය	කැටලියන්පල්ලේ	සු. ඇල්. ලෙව්වේ	කුඹුර	3 0 19
1119	එම	එම	එම	එම	2 0 26
1120	පෙන්නාදෙනිය කැලේ	එම	එම	මුකලාන	4 0 0
1121	පෙන්නාදෙනිය කැලේ නොහොත් දෙල්විලි ගේ වත්ත	මුත්තෙව්වපිට	එම	එම	1 1 32
1123	අන්නන්කාගල හේන	කැටලියන්පල්ලේ	ටී. බී. එක්කැලියොඩ රවේමහත්මයා	කැලේ	4 1 20
1124	හොරගහදෙනිය	එම	එම	දෙනිය	3 3 23
1125	එම	එම	එම	එම	4 1 26
1126	කිරිවනාගොඩ හේන	එම	එම	කැලේ	3 3 14
සිතියම 65.					
121	බටහේන	කැටලියන්පල්ලේ	එවිස්පෙරු	හේන	5 0 36
122	බටහේනේ දෙනිය	එම	එම	දෙනිය	1 2 3
123	බටහේන	එම	ඇල්. ඇම්. ඒ. ලෙව්වේ	හේන	12 2 11
සිතියම 321.					
683	බත්ධාරහේන	කැටලියන්පල්ලේ	ටී. බී. එක්කැලියොඩ රවේමහත්මයා	එම	8 0 0
සිතියම 392.					
956	මහකන්න මුකලාන	එල්ලාවල	ටී. හත්තාමි	මුකලාන	23 3 25

අක්කරයක් රුපියල් 10 බැගින්, නුවන් කොම්මර 392 සිතියමේ දෙන ඉඩම් කවිටි අක්කරයක් රුපියල් 30 බැගින් වේ. එහි නිබේන්තාවු වටිනා ගස් තිසායි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජනල් උපන්තාන්සේගෙන්ද, විකිනිමේ කොන්දේසිය ගැණ කාරණ සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උපන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුරු මහත්මයාණන්ගේ ආඥාවලට,
ඒ. කොඵල් වාකර,
මහසෙනෙකාරිස් වම්හ.

No. 171, P. OF S.

Colonial Secretary's Office,
Colombo, April 30, 1894.

At noon on Tuesday, June 12, 1894, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land in Veralupe in Udapattuwa of Kuruwiti korale.
Preliminary plan 7,141.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
3	Paluwatta	Don J. Abram, N. P.	Chena, 6 years old	0	3 27
4	Paluwattahena	M. Heehamy	Chena, above 10 years old	2	3 12
5	Do.	E. Punchi Appuhami	do.	4	3 0
6	Barawadeniyahena	do.	do.	2	1 18
7	Do.	P. Mohottihami and others	do.	2	2 19
8	Welihena	U. Ukkhami and others	do.	3	3 33
9	Do.	U. Punchirala and another	do.	0	3 19
10	Hedawakagahena	L. Dingirihami and another	do.	7	3 29
16	Kekiriwarahena	Crown	Forest	15	1 19
17	Millagahahena	L. Dingirihami	Chena, about 10 years old	2	1 29
18	Tumandahena	U. Ukkhami and others	do.	4	1 1
99	Berawadeniyahena	U. Puchi Ukkhami	do.	9	1 37
100	Paluwattahena	U. Ungohami	do.	1	2 15
102	Galgodahena	U. Punchirala and another	do.	8	2 10
106	Tennapitahena	E. Puchiappuhami	do.	8	1 18
107	Do.	U. Ungohami	do.	4	2 27
108	Madoldeniyahena	M. Mudiyanse.	do. 5 years old	3	3 28
109	Madoldeniyegulana	U. Punchirala	do.	0	3 12
111	Madolneniyahena	P. Mohottihami	Chepa, above 10 years old	3	1 2
112	Tennapitahena	A. Appuhami	do.	6	3 8
113	Ratnapuragehena	H. Heehamy	do.	6	2 25
114	Galgodehena	U. Ukkhami and others	do.	2	1 30
178	Radalgehena	D. A. Senaratna	do.	2	1 52
179	Madoldeniyahena	U. Punchirala	Chena, 7 years old	1	2 24
181	Do.	U. Ukkhami and others	Chena, 10 years old	4	1 20
182	Periyandahena	P. Mohottihami	do.	3	3 16
118	Delwalagehena	T. Unguhami	do.	1	2 27
119	Ratnapuragehena	V. Hinhami	do.	10	0 37
120	Kekunagahagoda	Crown	Forest	3	2 8
121	Wattarudeniyahena	L. Dingirihami	Chena, above 10 years old	4	1 14
122	Battanagehena	M. Mudiyanse	do.	2	1 36
168	Kekunagahagoda	E. Puchiappuhami and others	Forest	1	1 4
173	Helandawatta	U. Punchirala and others	Chena, above 10 years old	0	3 21
176	Helandahena	Ellawala, R. M.	do.	1	3 17
170	Puhuwalagawadeniya	U. Ukkhami and others	Fit for paddy	0	3 24
131	Millagahawalahena	Dingirihami and others	Chena, 1 year old	1	3 17
129	Asweddumahena	L. Dingirihami	Chena, 2 years old	0	1 20
127	Medagodella	do.	Chena, 10 years old	0	3 18
86	Do.	U. Ukkhami	do.	2	2 2
189	Ihalawatta	P. Mohottihami	Chena, 4 years old	1	1 10

Upset price,—Rs. 30 per acre for forest lots and Rs. 15 per acre for the rest.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 171, P. OF S.

මේ 1894 ක්වු අප්‍රේල් මස 30 වෙනි දින කොළඹ
මහසෙක්‍රතාරිස්උත්තාන්සේනේ කන්තෝරුවේදීය.

අනුමත අයිති මෙහි සහන සඳහා වෙත බිම්කොටස් මේ 1894 ක්වු ජූනි මස 12 වෙනි අඟහරුවාද දවල් සවරගමු දිසාවේ ඒජන්තඋත්තාන්සේ විසින් රත්නපුරේ කවිවේරියේදී අනුමතවේ නියෝගවල ප්‍රකාර මස විකුණන්නට හෝ බේරීමක් කරන්නට සෛදෙනවා ඇත.

සවරගමු දිසාවේ කුරුවිකෝරලේ උඩසන්නුවේ වෙරළපෙ සහ ගම පිහිටි ඉඩම්කවිම් සිස්තමසක්.
සිසිසම 7,141.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්නා.	අත්දම.	මහත.
3	පාලුවන්න	දොන් ජේ. ඒබ්‍රාම් නොතාරිස්	අවුරුදු 6 සේ හේත	0 3 27
4	පාලුවන්න හේත	එ. නින්නාමි	අවුරුදු 10 හේත	2 3 12
5	එම	ජේ. පුත්ච්ඡපුහාමි	එම	4 3 0
6	බෙරවාදෙකියහේත	එම	එම	2 1 18
7	එම	පී. මොහොවිට්තාමි සහ තවත්	එම	2 2 19
8	වැලිහේත	සු. උත්තාමි සහ තවත්	එම	3 3 33
9	එම	සු. පුත්ච්ඡඋ සහ කවිකෙනෙක්	එම	0 3 19

කො.	ඉඩමේ නම.	අයිතිකම් නියෝජනා.	අන්දම.	මහත. අ. රු. ප.
10	ගැබ්වකහගහේන	ඇල්. සිංහිරිගාමි සහ තවත් කෙනෙක්	එම	7 3 29
16	කැකිරිවරහේන	ආණ්ඩුව	මුකලාන	15 1 19
17	මිල්ලගහගහේන	ඇල්. සිංහිරිගාමි	අවිරුද් 10 හේන	2 1 29
18	තුන්අත්තේහේන	යූ. උක්කුගාමි සහ තවත්	එම	4 1 1
99	බෙරවාදෙකිය හේන	යූ. පුංචි උක්කුගාමි	එම	9 1 37
100	පාච්චන්ද හේන	යූ. උන්ගුගාමි	එම	1 2 15
102	ගල්ගොඩහේන	යූ. පුන්තිරුල සහ තවකෙනෙක්	එම	8 2 10
106	තෙත්තපිටහේන	ඊ. පුන්තිරුල සහ තවත්	එම	8 1 18
107	එම	යූ. උන්ගුගාමි	එම	4 2 27
108	මාදෙල්දෙකියහේන	ඇම්. මුදියාන්සේ	අවිරුද් 5 හේන	3 3 28
109	මාදෙල්දෙකියගලුන	යූ. පුන්තිරුල	එම	0 3 12
111	මාදෙල්දෙකිය හේන	පී. මොහොමඩ්ගාමි	අවිරුද් 10 හේන	3 1 2
112	තෙත්තපිට හේන	ඊ. අප්පුගාමි	එම	6 3 8
113	රත්නපුරහේන	එම්. සීන්හාමි	එම	6 2 25
114	ගල්ගොඩ හේන	යූ. උක්කුගාමි සහ තවත්	එම	2 1 30
178	රදල්හේන	පී. ඊ. සේනාරත්න	එම	2 1 32
179	මාදෙල්දෙකිය හේන	යූ. පුන්තිරුල	අවිරුද් 7 කේ හේන	1 2 24
181	එම	යූ. උක්කුගාමි සහ තවත්	අවිරුද් 10 හේන	4 1 20
182	පෙරිපලාඩ හේන	පී. මොහොමඩ්ගාමි	එම	3 3 16
118	දෙල්වලහේන	පී. උන්ගුගාමි	එම	1 2 27
119	රත්නපුරහේන	චී. සී. හාමි	එම	10 0 37
120	කැකුනගහගොඩ	ආණ්ඩුව	මුකලාන	3 2 8
121	වත්තරදෙකිය හේන	ඇල්. සිංහිරිගාමි	අවිරුද් 10 හේන	4 1 14
122	බත්තනහේන	ඇම්. මුදියාන්සේ	එම	2 1 36
168	කැකුනගහගොඩ	ඊ. පුන්තිරුල සහ තවත්	මුකලාන	1 1 4
173	හෙලලාඩ බත්ත	යූ. පුන්තිරුල සහ තවත්	අවිරුද් 10ට වැඩි හේන	0 3 21
176	හෙලලාඩ හේන	එල්ලාවල රචේමහත්මියා	එම	1 3 17
170	පුහුවලගොඩ දෙකිය	යූ. උක්කුගාමි සහ තවත්	පී ගොයිකුකට ගොදයි	0 3 24
131	මිල්ලගහවල හේන	සිංහිරිගාමි සහ තව කෙනෙක්	අවිරුද් 1 කේ හේන	1 3 17
129	අස්වැද්දම හේන	ඇල්. සිංහිරිගාමි	අවිරුද් 2 කේ හේන	0 1 20
127	මැදගොඩැල්ල	එම	අවිරුද් 10 හේන	0 3 18
86	එම	යූ. උක්කුගාමි	එම	2 2 2
189	ඉහල වත්ත	පී. මොහොමඩ්ගාමි	අවිරුද් 4 හේන	1 1 10

මුකලාන ඉඩම් අක්කරයක් රුපියල් 30 බැගින් සහ අනික්වා අක්කරයක් රුපියල් 15 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණ සර්වේයර්ජනරල් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි සඳහා කාරණ සවරනවු දිසාමේ ආණ්ඩුවේ එජන්තරාත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,
 ඊ. තෝමල් වාකර,
 මහසෙක්කාරිස් වම්හ.

MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

Continued from page 977.

University of Cambridge Local Examinations, 1893.

THE following is the local list, in order of merit, as furnished by the Syndicate, of Senior and Junior Students who satisfied the Examiners.

Office of the Director of Public Instruction,
 Colombo, May 2, 1894.

J. B. CULL,
 Director

SENIOR BOYS.

1	E. D. Cockburn	Royal College	Colombo
2	T. R. E. Loftus	do.	do.
3	A. C. Abeyewardena	do.	do.
	J. A. Perera	do.	do.

5	...	John E. Perera	...	Wesley College	...	Colombo
6	...	S. Vythianather	...	St. Patrick's College	...	Jaffna
7	...	T. P. Attygalle	...	Royal College	...	Colombo
8	...	{ A. J. A. de Souza	...	do.	...	do.
		{ J. Gomis	...	do.	...	do.
		{ J. P. Silva	...	St. Benedict's Institute	...	do.
11	...	J. F. W. Wetrekoon	...	St. Thomas's College	...	do.
12	...	{ L. Northway	...	Royal College	...	do.
		{ L. H. Samarakoddi	...	St. Benedict's Institute	...	do.
14	...	H. M. Gunasekera	...	Royal College	...	do.
15	...	V. Muttukumaru	...	do.	...	do.
16	...	A. R. Savundranayagam	...	St. Patrick's College	...	Jaffna
17	...	J. P. Gregson	...	St. Benedict's Institute	...	Colombo
18	...	O. B. Wijeyesekera	...	St. Thomas's College	...	do.
19	...	{ J. P. Perera	...	do.	...	do.
		{ C. Ederesinghe	...	do.	...	do.
		{ B. O. Pullenayegam	...	St. Benedict's Institute	...	do.
21	...	S. Anantham	...	Wesley College	...	do.
25	...	A. P. de Bruin	...	St. Thomas's College	...	do.
26	...	S. C. A. Sansoni	...	Wesley College*	...	do.
			...	St. Thomas's College	...	do.

SENIOR GIRLS.

1	...	E. S. Holloway	...	Queen's College	...	Kandy
2	...	R. B. Garvin	...	Good Shepherd Convent	...	Colombo
3	...	C. L. Pieris	...	Private Tuition	...	do.
4	...	E. T. Stainton	...	Girls' High School	...	Kandy
5	...	A. A. O. Prins	...	Pettah Girls' High School	...	Colombo

JUNIOR BOYS.

1	...	W. A. Weerekoon	...	St. Thomas's College	...	Colombo
2	...	E. E. Davidson	...	Royal College	...	do.
3	...	E. B. Redlich	...	Wesley College	...	do.
4	...	J. L. Obeyesekere	...	St. Thomas's College	...	do.
5	...	V. S. Wickramanayaka	...	Richmond College	...	Galle
6	...	E. A. Perera	...	Trinity College	...	Kandy
7	...	E. A. de Alwis	...	do.	...	do.
8	...	G. A. F. Senewiratne	...	St. Benedict's Institute	...	Colombo
9	...	W. H. Perera	...	Royal College	...	do.
10	...	A. H. Nathanielsz	...	Richmond College	...	Galle
11	...	J. Homer	...	St. Thomas's College	...	Colombo
12	...	C. W. Don Subasinghe	...	Royal College	...	do.
13	...	A. W. P. de Silva	...	do.	...	do.
14	...	F. S. Dornhorst	...	do.	...	do.
15	...	W. E. Jansz	...	do.	...	do.
16	...	J. S. Jayawardene	...	do.	...	do.
17	...	C. B. Kumarakulasinghe	...	do.	...	do.
18	...	G. W. D. Prins	...	do.	...	do.
19	...	V. I. Gomis	...	St. Benedict's Institute	...	do.
20	...	{ J. Q. Jayawardene	...	Royal College	...	do.
		{ C. N. D. Jonklaas	...	do.	...	do.
		{ R. A. Ekanayake	...	do.	...	do.
22	...	{ F. R. Aserappa	...	do.	...	do.
		{ C. W. Fernando	...	do.	...	do.
24	...	{ J. B. Weerasinghe	...	do.	...	do.
25	...	{ C. L. A. de Silva	...	do.	...	do.
26	...	{ D. S. Wijesinghe	...	do.	...	do.
28	...	D. A. Sameresinghe	...	do.	...	do.
29	...	L. G. Vollenhoven	...	do.	...	do.
30	...	{ C. V. Honter	...	Wesley College	...	do.
		{ F. H. B. Koch	...	Royal College	...	do.
		{ C. L. Wickremasingha	...	Wesley College	...	do.
33	...	A. A. Perera	...	Royal College	...	do.
34	...	{ W. S. Strong	...	Trinity College	...	Kandy
		{ M. J. de Jong	...	St. Benedict's Institute	...	Colombo
		{ P. C. Fernando	...	Prince of Wales' College	...	Moratuwa
		{ Æ A. Beling	...	Royal College	...	Colombo
37	...	{ A. M. de Silva	...	do.	...	do.
		{ F. A. Obeyesekere	...	St. Thomas's College	...	do.
		{ J. Gunasekera	...	Buddhist High School	...	do.
41	...	A. A. S. Kats	...	Royal College	...	do.
42	...	H. A. Toussaint	...	St. Thomas's College	...	do.
43	...	{ R. R. de Soysa	...	Royal College	...	do.
		{ A. P. Savundranayagam	...	St. Benedict's Institute	...	do.
45	...	H. M. Greason	...	St. Thomas's College	...	do.
46	...	S. C. Albrecht	...	do.	...	do.
47	...	G. E. de Alwis	...	Trinity College	...	Kandy
48	...	G. H. P. Leembruggen	...	Wesley College	...	Colombo
49	...	Don A. J. E. Ferdinando	...	do.	...	do.
50	...	E. C. P. de Silva	...	do.	...	do.
51	...	I. O. Hepponstall	...	St. Thomas's College	...	do.

52	...	E. C. Spaar	...	Wesley College	...	Colombo
	...	C. Ariyanayagam	...	St. Thomas's College	...	do.
	...	A. Corteling	...	St. Benedict's Institute	...	do.
56	...	A. de Abrew	...	Royal College	...	do.
	...	W. S. N. Claessen	...	Wesley College	...	do.
57	...	C. A. Boteju	...	Trinity College	...	Kandy
	...	R. E. Dias	...	St. Thomas's College	...	Colombo
	...	J. Sittampalam	...	Royal College	...	do.
60	...	Stephen Perera	...	do.	...	do.
	...	R. L. Pereira	...	do.	...	do.
62	...	W. M. Maller	...	St. Benedict's Institute	...	do.
64	...	H. E. E. Koch	...	Royal College	...	do.
	...	X. A. Perumal	...	St. Benedict's Institute	...	do.
66	...	H. A. de Silva	...	Royal College	...	do.
67	...	G. de Silva	...	Richmond College	...	Galle
68	...	C. Sinnatamby	...	Central College	...	Jaffna
69	...	E. D. Perera	...	St. Benedict's Institute	...	Colombo
70	...	J. D. Blazé	...	Boys' High School	...	Kandy
	...	F. J. de Mef	...	Royal College	...	Colombo
71	...	W. D. Fernando	...	St. Thomas's College	...	do.
	...	C. Thamyappah	...	St. Patrick's College	...	Jaffna
74	...	J. Jayasekara	...	Trinity College	...	Kandy
	...	E. Wijeyagoonewardena	...	do.	...	do.
76	...	C. S. Orr	...	St. Thomas's College	...	Colombo
	...	H. S. Christoffelsz	...	Royal College	...	do.
78	...	J. B. Pereira	...	Girton Place High School	...	do.
	...	A. P. Ameresinghe	...	St. Anthony's High School	...	Kandy
81	...	J. P. F. Dassenaiké	...	Royal College	...	Colombo
	...	S. Auwardt	...	St. Thomas's College	...	do.
83	...	E. N. de Abrew	...	Royal College	...	do.
	...	E. L. Keyt	...	do.	...	do.
87	...	T. P. de Jong	...	St. Paul's High School	...	Kandy
	...	C. A. de Livera	...	Royal College	...	Colombo
	...	S. M. Fernando	...	do.	...	do.
90	...	J. E. S. Goonewardene	...	St. John's High School	...	Panadura
	...	A. H. Jansz	...	St. Thomas's College	...	Colombo
96	...	K. T. Saluran	...	Mahinda College	...	Galle
98	...	A. A. Joshua	...	Central College	...	Jaffna
99	...	T. W. Perera	...	St. Paul's High School	...	Kandy
107	...	E. L. de Silva	...	Private Tuition	...	—

JUNIOR GIRLS.

1	...	G. D. Garvin	...	Queen's College	...	Kandy.
2	...	F. G. A. Rouse	...	do.	...	do.
3	...	D. E. de Melho Aserappa	...	Private Tuition	...	Colombo
4	...	L. R. Walker	...	do.	...	do.
5	...	P. F. de Silva	...	Girls' High School	...	Kandy
	...	A. A. Berera	...	do.	...	do.
7	...	C. A. Nathanielsz	...	do.	...	Galle
8	...	H. E. Bartholomeusz	...	do.	...	Kandy
	...	R. J. Gratiaen	...	Queen's College	...	do.
10	...	R. L. A. Potger	...	do.	...	do.
11	...	V. M. de Hoedt	...	Wolfendahl Girls' School	...	Colombo
12	...	E. L. Blacker	...	Pettah Girls' High School	...	do.
13	...	C. M. E. Carbery	...	Good Shepherd Convent	...	do.
14	...	E. O. de Hoedt	...	Wolfendahl Girls' School	...	do.
15	...	M. C. Prins	...	Pettah Girls' High School	...	do.
16	...	E. L. de Vos	...	Girls' High School	...	Galle
17	...	A. M. F. Holland	...	Good Shepherd Convent	...	Colombo
18	...	E. I. M. Vanderstraaten	...	Private Tuition	...	do.
20	...	L. Joseph	...	Girton Place High School	...	do.
21	...	F. R. Jansz	...	Girls' High School	...	Panadu
22	...	C. J. Garvin	...	Queen's College	...	Kandy

UNOFFICIAL ANNOUNCEMENTS.

The Bristol Hotel Company, Limited.

THE Special General Meeting advertised to take place on May 15, is hereby cancelled.

By order of the Directors, JOHN GUTHRIE, Secretary. Colombo, May 3, 1894.

The Bristol Hotel Company, Limited.

AN Extraordinary General Meeting of the Shareholders of the above-named Company will be held at the registered office of the Company, No. 29, York street, Fort, Colombo, on Friday, May 25, 1894, at 4.30 P.M., for the purpose of considering the following special resolution, namely:—

Special Resolution.

That the capital of the Bristol Hotel Company, Limited, be increased from Rs. 230,000 to Rs. 265,000 by the creation of 350 new shares of Rs. 100 each.

By order of the Directors, JOHN GUTHRIE, Secretary. Colombo, May 3, 1894.

THE partnership entered into between myself and Messrs. D. Edwards & Co., of Hatton, expired on December 31, 1892.

Colombo, May 2, 1894. WM. FORBES LAURIE.

IN pursuance of section 8 of the Ordinance No. 2 of 1877, I hereby give notice that it is my intention to apply to His Excellency the Governor for admission as a Notary Public to practise in the District of Colombo.

W. F. H. DE SARAM, Proctor. Colombo, May 5, 1894.

NOTICE is hereby given that I, the undersigned, Hettikankanange Charlis Perera Samarasekara, of Talpitiya, in the District of Kalutara, intend, at the expiration of three months from the date hereof, to apply to His Excellency the Governor to be admitted and enrolled a Notary Public for the District of Kalutara.

Talpitiya, March 30, 1894. C. P. SAMARASEKARA

கல்கத்தா நகரில் உள்ள கைத்தொழில் துறையில் எட்டி கனகாண்டகே சாரலஸ் பெரேரா சமரசேகர என்பவரின் இயல்பு மூன்று மாதத்துக்குள்ளாக கருத்துரை தீர்க்கிக்குக்கு பிரசித்த நொத்தாரிஸ் வேலை இலங்கை இராசாவிடத்தில் கேட்கும்படி நினைத்திருக்கிறேன்.

வகீ 1894 ன்வு மார்ச் மச 30 சி. பி. சமரசேகர, வெனி தீன கல்பிசிடேசீக.

இதிகழ் கைதொழில் துறையில் எட்டி கனகாண்டகே சாரலஸ் பெரேரா சமரசேகர என்பவரின் இயல்பு மூன்று மாதத்துக்குள்ளாக கருத்துரை தீர்க்கிக்குக்கு பிரசித்த நொத்தாரிஸ் வேலை இலங்கை இராசாவிடத்தில் கேட்கும்படி நினைத்திருக்கிறேன்.

தல்பிற்றிய, சி. பி. சமரசேகர. கயுகச ம் (ஸ்ர) பங்குனிமீ ௩0 ன் உ.

I AM instructed by Mr. D. M. Samereweera, Administrator of the Estate of the late Mr. A. T. Weeresooriya, to sell by public auction on Saturday, June 2, 1894, at 1 P.M., at Patuwatta, at the residence of Mr. A. D. Weeresooriya, the following properties, viz. :—

Kittanduwebedde, 30 acres in extent, fully planted with tea, cocoanuts, &c., situate at Hikaduwe.

The owita called Teruwanekege, at do. Two-thirds part of Ratgamkelle, about 35 acres in extent, at Ratgama.

Dalgahabedde, about 20 acres in extent, at Ratgama. Oya-adderakumbura and Ella-adderakumbura, about four bushels in extent, at do.

Lansiaduwa-addera, No. 195, about 2 bushels in extent, at Gonapininwalla.

A defined portion of Madangahawatta and the house standing thereon, at Gintota.

The interest in lease No 4,356, and dated 11th January, 1892, and attested by D. Samarawickrema, Notary, and assigned over to A. T. Weerasooriya by deed No. 4,357, dated 11th January, and attested by D. Samarawickrema, Notary, No. 625.

Outstandings.

Proctor's fees due to the deceased from Naraṅgoda Lokuge Hendrick, of Bentara, and others, plaintiffs in case No. 54749 D. C. Galle, as. per bill of costs filed in case No. 1,995 C. R. Galle.

A. R. EPHRAUMS, Auctioneer. Galle, 24th April, 1894.

මෙහි පහත සඳහන්වන නැයිහිස ඒ. ටී. විරසුරිය මහත්මයාට අයිති ඉඩම් එම බුදලේ අද්මිනිස්ත්රාසි බලලත් සී. ඇම්. සමරවීර මහත්මයාගේ ඉල්ලීම පිට පවුළුවන පදිංචි ඒ. සී. විරසුරිය මහත්මයාගේ ගෙදර දී වෂ් 1894 ඔවු ජුනි මස 2 වෙනි සෙනසුරු දවල් 1කට මම විසින් ප්‍රසිධි වෙන්දේසියේ විකුණනට යෙදෙනවා ඇත.

- 1. සිත්තවුවේ තිබෙන රන් පොල් සහ වෙනත් තැනි සම්පූර්ණයෙන් වැවිලිව අක්කර තිහක් බිම්කරම ඇති කිත්තවුවේ බැද්ද.
2. එම ගම තිබෙන තිරුවාගේ කැටිය කිසිව බිට්ට.
3. රත්ගම තිබෙන අක්කර තිස්පහක් පමණ බිම්කරම ඇති රත්ගම කැලෙන් තුනට බෙදී දෙපංශුවක්.
4. එම ගම තිබෙන අක්කර විස්සක් පමණ බිම්කරම ඇති දෙල්ගහ බැද්ද.
5. එම ගම තිබෙන බුසල් හතරක් පමණ බිම්කරම ඇති මසඅද්දර කුඹුර සහ ඇලඅද්දර කුඹුර.
6. ගෝනාපිනුවල තිබෙන බුසල් දෙකක් පමණ බිම්කරම ඇති ලත්සිආදුවේ අද්දර නෝමර 195 කැබැල්ල.
7. සිත්තවුව තිබෙන මාදන්ගහවත්තේ බෙදී වෙන්කරපු කැබැල්ලක්ද, එහි තිබෙන හේද.
8. ජනවාරි මස 11 වෙනි දින දැනම දරන සී. සමරවිකුම නොහාරිස් සහතිකකරපු නෝමර 4,357 දරන ඒ. ටී. විරසුරියට පවරදීපු, වෂ් 1892 ඔවු ජනවාරි මස 11 වෙනි දින දැනම දරන සී. සමරවිකුම නොහාරිස් විසින් සහතිකකරපු නෝමර 4,356ගේ බදුමද්දුවේ අයිතිවාසිකමද.

එන්ට තිබෙන නය.

ගාල්ලේ රිකුවැස්ට් ලසාවිගේ නෝමර 1,995ගේ නඩුවේ අවුනා තිබෙන බිල්කඩදසියේ පෙනෙන, ගාල්ලේ දිස්ත්‍රික් ලසාවිගේ නෝමර 54,749ගේ නඩුවේ පැමිනිලිකාරයේ වන බෙන්කර පදිංචි නාරත්ගොඩ ලොකුගෙයි ගෙන්දෙරත්ගෙන් සහ තවත් අයගෙන් නැයිහිස ඇත්තාව එන්ට තිබෙන පෙරකඳුරු ගාස්තුවද.

ඒ. ආර්. ඊ. ප්‍රෙවිස්, වෙන්දේසිකාරකයා.

වෂ් 1894 ඔවු අප්‍රේල් මස 24 වෙනි දින ගාල්ලේදීය.